

كتاب الأذكار - سنهاли

# ତୁଳନା ଦେଖିର



جمعية الدعوة والإرشاد وتوحيد الجاليات بالزلفي

هاتف: ٠١٦ ٤٢٢٤٤٦٦ . فاكس: ٠١٦ ٤٢٢٤٤٧٧

**119**

جمعية الدعوة بالزلفي

# ବ୍ରଜନାନ ଦେଖିବ

كتاب الأذكار - اللغة السنڌالية



جامعة القدمة والبرشاد ونادي الطالبات في الارضي  
Tel: 966 164234466 - Fax: 966 164234477

## **كتاب الأذكار**

**أعده وترجمه إلى اللغة السنهاية:**  
**جمعية الدعوة والإرشاد وتوعية الجاليات بالزلفي**  
**الطبعة الرابعة: ١٤٤٢/٩ هـ**

(ح) شعبة توعية الجاليات بالزلفي، ١٤٢٥ هـ

فهرسة مكتبة الملك فهد الوطنية أثناء النشر

شعبة توعية الجاليات بالزلفي

كتاب الأذكار – الزلفي ، ١٤٢٥ ، هـ

٨٤ ص؛ ٨ × ١٢ سم

ردمك: ٩٩٦٠-٨٦٤-٥٥٣

(النص باللغة السنهاية)

١-الأدعية والأوراد      أ. العنوان

١٤٢٥/٧٢٣

دبيوى ٢١٢,٩٣

رقم الإيداع : ١٤٢٥/٧٢٣

ردمك: ٩٩٦٠-٨٦٤-٥٥٣

## ප්‍රසන්න දික්ර كتاب أخذا

### ගෙඩවැනි

අල්ලාහ් මෙසේ පටසන්නේය.  
අහෝ, විශ්වාස වන්තයිනී, අල්ලාහ්ට අධි  
කව දික්ර (සිහි) කරන්න. තවද,  
රදුසන හා සටස් වරුවේ මහුව  
ප්‍රයෝගා කරන්න. (33:41-42)  
තබ් (සල්) තුමා මෙසේ පටසන්නේය.

අල්ලාහ්ට ප්‍රයෝගා කරන්නා හා ප්‍රයෝගා  
නොකරන්නා පණ ඇති හා පණ තති  
අයට සමානවේ. (බූහාරී)

‘දිනගන්න. මබලාගේ ක්‍රියාවන් අතර  
ග්‍රෑෂ්මයන්ටු, මබලාගේ ස්වාමියා  
හමුවෙහි ඉතා පවතු මූ, මබලාගේ

තරාතිරම උසස් කරන, රත්රන් හා ජේද අල්ලාහ්ගේ මාර්ග යෙහි වියදුම් කිරීමට වඩා උතුම් හා ගුද්ධවූ යුද්ධයෙහි මබලා සිය සතුරන් සාතනා කළේ නම්, හෝ සතුරන් විසින් මබලා සාතනායට ලක්වූයේ නම් ලැබෙන කුලියට වඩා උතුම්වූ කාර්යයක් මබලාට හැඳුන්වා දෙන්නද ?' යනු වෙන් තබා (සල්) තුමා විමසු කළ එතුමාගේ 'මට හැඳුන්වා දෙන්න' යනු වෙන් කිහි. එකළ තබාතුමා 'අල්ලාහ්ව දික්තර් (සිහි) කරන්න' යයි ප්‍රකාශ කළේය. (තිර්මේදි)

දික්තර් යනු, අල්ලාහ්ව සිහි කිරීම, මහුව ප්‍රජාසා කිරීම, මහුව යාක්දා කිරීම හා මහු ගෙන් ප්‍රාථ්‍යනා කිරීම යන අර්ථවලින් හඳුන් වේ. ඉස්ලාම්

ඒහමෙහි මෙයද වන්දනාමාන යක් ලෙස සලිකතු ලබන්නේය. මන්ද යන්, නඩී මූහම්මද (සල්) තුමා ‘පාර්ශ්වනා කිරීම වන්දනාමානයෙකි’ යැයි පටසන්නේය. (අඛුදාවූද් හා තිර්මිද්)

එබැවින්, මෙය අල්ලාහ් හා ඔහුගේ දුන යාවු නඩීතුමා පෙන්වු මාර්ගය අනුව පැවැ තිය යුතුයි. අප රටවල සමහරන් කිසියම් තේරුමක් නැති ‘හා, ඩු, හී’ යනුවෙන්ද, ඩු ඩු යාමන්දු යනුවෙන්ද, හක්තු හක් යනු වෙන්ද, අහ් අහ් අහ් යනුවෙන්ද කුමක්දේ උසුරා දික්රී ලෙස යාක්දා කරන්නේය. මේවා අල්ලාහ් හෝ නඩීතුමා අපට අණ නොකළ ගේය. නමුත් මෙම පොත් පිංචයෙහි අල්ලාහ් හා නඩීතුමා පැවැසු

දැක්රේ කිපයක් අන්තර් ගත කර ඇත්තෙමු.

එසේම 4444 යනුවෙන් අධික සංඛ්‍යාවක් තියලකාට ඒවා උසුරීමට නොහැකිව කුලී යට මිනිසුන් අල්ලා උසුරීමද, ඒවා අඹුලිව ලින් ගණන් කිරීමට නොහැකිව කඩුල, ගම් මිරිස්, තස්බිජ් මාලය හා ගණන් කිරීමේ යන්ත්‍ර යනාදින් හාවතා කොට උසුරීමද අද සමාජයෙහි දැකීමට හැකිවේ. කුඩා ප්‍රාථ්‍යනා වන් පවා උසුරීමට වෙශේස නොදරා පිටස්තර අයෙක් ගෙන්වා මහුව ප්‍රාථ්‍යනා කරන ලෙස පවසා, මහු කරන ප්‍රාථ්‍යනාවන්ගේ අර්ථය නොදන්නා මිනිසා එයට (මෙම ප්‍රාථ්‍යනා පිළිගනු මැත්ව යනුවෙන්) ආමින් පවසන් නොය. මේවා සියල්ල

අල්ලාභ්ගේද තබිතුමා ගේද සුමගට පටහැනි තුතන බිඳ්‍යාත් ක්‍රියා වන්ය. මන්දයන්, තබි මූහම්මදු (සල්) තුමා සිය ආශ්‍රිලිවලින් පමණක් ගණන් කළේය. අල්ලාභ් මෙසේ පවසන්නේය.

(මි : තබි,) මබ සිත් සතතින් බැඟැපත් කමින් හා බියකමින් (සාචදානයෙන්) වචන යෙහි අධික ගබාද තොනගමින් අප්‍රයම හා සවස් වරුවෙ මබ ස්වාමියාව සිහි කරන්න. මහුව අමතක කළ වුවන් සේ තොසිවින්න. (7:205)

මෙමමගින් ගබාද තොනගා තිශ්ඨෙබෑදව දික්රී (භාවනා) කරන මෙන් අල්ලාභ් අණ කරන්නේය.

මෙම පොත් පිංචයහි අල්කුර්ජාත් හා තබිතුමාගේ මාර්ගයෙන් ලැබේ අනි සාධක සහිත ප්‍රාථ්‍රිතාවන් හා

භාවනාවන් පමණක් අන්තර්ගතකර ඇත. ප්‍රාර්ථනා කිරීමට අදාළ නියමයන් හා එවා පිළිගනු ලබීමට අවශ්‍ය කොන්දේසි කුර්ඩාන් හා තබුවද්‍රන්හි සඳහන් වේ. එවා කෙටියෙන් මෙහි සඳහන්වේ.

1-ප්‍රාර්ථනා කරන්නා ආගමෙන් තහනමිකර ඇති ආහාර පාන හා අදුම් පැලුදුම්වලින් වැළකී සිටිය යුතුයි. එවා ආගමට පටහැනි මාර්ගවලින් උපයාගත් දේ තොටිය යුතුයි. මක්නිසාද, අල්ලාහ් මෙසේ පටසන්නේය.

නියතව, අල්ලාහ් පිළිගන්නේ  
නියබැති කමින් සිටින්නන්ගෙන්  
පමණි. (5:27)

2-අල්ලාභ්ගෙන් ප්‍රාර්ථනා කළ දේ නොලැබේ මෙන් ක්‍රමික තීරණයකට එහෙතු, ප්‍රාර්ථනා කිරීමෙන් වැළකී සිටිය නොයුතුයි. පාප ක්‍රියාවන්හි යෙදීම හා ඇත්තිත්තය විසංඝ කිරීම කෙරෙහි ප්‍රාර්ථනා නොකළ යුතුයි.

3-ප්‍රාර්ථනා කරන දේ ලැබේ යැයි තිශ්චිත හාවයෙන් ප්‍රාර්ථනා කළ යුතුයි.

4-මුස්ලිම් වරයක් තම සහෝදර මුස්ලිම් වරයා වෙනුවෙන කරන ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ.

5-අපරාධයට ලක්වූ තැනැත්තාගේ ප්‍රාර්ථනා හා අල්ලාභ් අතර කිසිදු තීර (බාධක)යක් නොපවතින බැවින්, එම ප්‍රාර්ථනා පිළිගනු ලැබේ.

6-සජ්දාවහි අධිකව ප්‍රාර්ථනා කරන්න. මන් දෙන්, තබාතුමා ‘මතිසා’ එම

තත්වයෙහි සිටිනවිට ඔහුගේ ස්වාමියා කෙරෙහි ඉතා සම්පූර්ණ සිටින්නේය' යයි පවසන්නේය. (මුස්ලිම හා නසාඹු) 7-අදාන් හා ඉකාමන් අතරෙහි කරන ප්‍රාථ්‍ම තාවන් පිළිගනු ලබන්නේය.

8-සැම සලාතයේ අවසානයේදී රාත්‍රීයෙහි අව සන් කොටසේදී කරන ප්‍රාථ්‍මතාවන් පිළි ගනු ලබන්නේය.

9-ප්‍රාථ්‍මතා කරන කළ ප්‍රථමයෙන් අල්ලාග්‍ර ප්‍රශ්නයා කර, පසුව තබා මුහම්මදු (සල්) තුමාට සලවාන් කිව යුතුයි. පසුව තමාගේ අවශ්‍යතාවන් ගැන ප්‍රාථ්‍මතා කළ යුතුයි. පසුව තම දෙමාපියන් දරුවන් බිරිද හෝ සැමියා, ඇඟින් හා වෙනත් මුස්ලිම්වරුන් සියලුම දෙනා වෙනුවෙන් ප්‍රාථ්‍මතා කළ යුතුයි.

10-සලාතය, උපවාසය, ඉංතිකාර් (අල්ලාහ් වෙනුවෙන් දේවස්ථානයේ රඳී සිටිම) හා පිං කිරීම වැනි සැම කුසල් ක්‍රියාවන් කළ පසු ප්‍රාර්ථනා කළ හැක. ඉඩාහීම (අමලේ) තුමාණන් කාබා දේවස්ථානය ඉදිකළ පසු ප්‍රාර්ථනා කළේය. (2:127-128)

11-අල්ලාහ් හා තබිනායක තුමා පහදා දී ඇති ප්‍රාර්ථනාවන් හා යාක්දාවන් කිසියම වෙනස් කිරීමකින් තොරව එසේම උසුරිය යුතුයි.

12-පස්වෙල සලාත ඉටු කළ පසු, මළුවුවන් හූමිදානය කළ පසු හා මෙවන් අවස්ථාවල කෙනෙක් ප්‍රාර්ථනා කිරීම හා එයට සවන් දෙන්නන් ආමීන් කිම වැනි අප රටවල පවතින වාරිතුවලට කිසිම ආගමික සාධක තොමූන්.

13-පිරිසක් එකට රඳී සිටන් අල්ලාහ්ව සිහි කළ හැක. නබිතුමා මෙයේ පවසන්නොය.

කණ්ඩායමක් අල්ලාහ්ව සිහිකිරීමෙහි යෙදී සිටියේ නම, මලක්වරුන් මවුන් පිරිවර, සිටින්නොය. අල්ලාහ්ගේ කරුණාව මවුන්ව වසා ගනී. මවුන් මත සැනසුම පහළ වේ. අල්ලාහ් තමාගේ හමුවෙහි සිටින (මලක්වරුන්) කණ්ඩායමෙහි මවුන් ගෙන සිහි කරයි. (මුස්ලිම හා තිර්මිදි)

14-අල්ලාහ් සිහි කිරීමෙහි ඉතා ගේෂ්ධිත්ව යෙන් පවතින්නේ අල්ලාහ්ගේ වැකි අඩංගු අල්කුර්ආන්ය.

## අලියම හා කටක්ටරුවෙට අදාල ඩිකීර්

1-කුල් භූවල්ලාහු අභද්, කුල් අංශු බිරභිබිල් ගලක් හා කුල් අංශු බිරභිබින්නාස් යන පරිවහේදයන් තුන්වරක් පාරායනා කිරීම.

2-ලාඉලාහ ඉල්ලල්ලාහු වහ්දුහු ලාඡ්‍රික ලහු ලහුල්මුල්කු වලහුල්හමිදු වහුව අලා කුල්ලී ජේදුන් කිදිර්. (වරක් හෝ 10 වරක් හෝ 100 වරක් උසුරීම)

لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ ، لَهُ الْمُلْكُ وَلَهُ  
الْحَمْدُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

වන්දනාමාන බලයට සූදුස්සා මහු හැර අන් කවරෙක් හෝ නැත. මහු එක්කෙනෙකි. මහුට සමානව කිසිවක් හෝ නැත. පාලන බලය මහු සතුය.

ප්‍රගංසා සියල්ල මහුවම හිමි වේ. මහු  
සැම දේ කෙරෙහිම සූපිරි බලවතාය.  
3-සූබ්‍හානල්ලාහි වබ්‍හමිදිහි (100  
වරක්)

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ

අල්ලාහ්ට ප්‍රගංසාකර උත්කාෂ්ට කරමි.  
4-බිස්මිල්ලාහිල්ලදී ලා යලුරු  
මඟස්මිහි ඡය උත් ගිල අර්ල වලා  
ගිස්සමාදු වහුවස් සම් උල් අලීම (තුන්  
වරක්)

بِاسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ فِي الْأَرْضِ  
وَلَا فِي السَّمَاءِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ

කවරෙකුගේ තාමය සමග අභයෝගි  
හා පොලෝවෙහි කිසියම් උවදුරක්  
හෝ සිදු නොවන්නේද එවන්

අල්ලාභ්ගේ නාමයෙන් ප්‍රගාසා කරමි.  
මහු සැම දේ කෙරෙහි සවන්  
දෙන්නා භා ඇඟා වත්තයා ලෙස  
සිටින්නේය.

5-අරාදු බිකලිමාතිල්ලාභින් තාමිමාති  
මින් ඡර්ර මා ක්හලක් (තුන් වරක්)

أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ

අල්ලාභ්ගේ පරීපුර්ණ වචන මගින්  
මහු තිර්මාණය කළ දේහි උච්චරුවන්  
කෙරෙහි මා අල්ලාභ්ගෙන් ආරක්ෂා  
පතමි.

6-රඩි(ත්)තු බිල්ලාභි රඛිබන් වබිල්  
ඉස්ලාමි දිනන් වනි මූහම්මදින්  
සල්ලේලාභු අලියිහි වසල්ලම තබියියන්  
වරසුලන් (තුන්වරක්)

رَضِيْتُ بِاللّٰهِ رَبِّا وَبِالإِسْلَامِ دِيْنًا وَبِمُحَمَّدٍ نَّبِيًّا  
 ﷺ  
 رَسُولًا

මවා පෝෂණයකර ආරක්ෂා කරන  
ස්වාමියා වශයෙන් අල්ලාහ්වද, ආගම  
වශයෙන් ඉස් ලාමයද අල්ලාහ්ගේ  
දුනයා වශයෙන් නඩි මූහම්මද (සල්)  
තුමාවද ජිලිගතිමි.

7-හස්බ්ලියල්ලාහු ලාංඉලාහ ඉල්ලා ඩුව  
අලධිහි තවක්කල්තු වහුව රඛ්බුල්  
අර්ථිල් අලිම (හන් වරක්)

حَسْبِيَ اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ  
 الْعَرْشِ الْعَظِيمِ

අල්ලාහ්ම මාගට ප්‍රමාණවත්වේ. මහු  
හැර වෙනත් කිසියම් ස්වාමියෙක්  
නැත. මහු කෙරෙහිම මා විශ්වාසය

තබා අැත්තෙමි. මහු අර්ජ  
(සිංහාසන)යෙහි ස්වාමියාය.

8-අස්ථානා අලා ගිත්‍රතිල් ඉස්ලාම්,  
වඇලා කලිමතිල් ඉහ්ලාස්, වඇලා දිනි  
නබියියා මූහම්මදින් වඇලා මිල්ලති  
ඇත්තා ඉඩිරා හිම හතීම් මුස්ලිමන්  
වම, කාන මිනල් මුෂ්‍රිකීන්.

أَصْبَحْنَا عَلَىٰ فِطْرَةِ الْإِسْلَامِ ، وَعَلَىٰ كَلِمَةِ الْإِخْلَاصِ  
وَعَلَىٰ دِينِ نَبِيِّنَا مُحَمَّدٍ وَعَلَىٰ مِلَّةِ أَبِيهِنَا إِبْرَاهِيمَ حَنِيفًا  
مُسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ.

ඉස්ලාමිහි ස්වභාව ස්ථාවරයෙන්ද, එක  
දේවත්ව කලිමාවෙන්ද, අප මූහම්මද්  
(සල්) තුමාගේ ආගමෙන්ද, අපගේ  
පියානන්ටු ඉඩිරාහිම් (අලෙල) තුමාගේ  
මාර්ගයෙන්ද අපි උදෑසන වරුවට  
පැමිණීම්. ඉඩිරාහිම් අල්ලාග්ම කිකරුවූ

හා සත්‍ය ආගමට පක්ෂ වූ අයෙක් ලෙස සිටියේය. (අල්ලාභ්‍ර) සමාන කරන්නෙක් ලෙස නොසිටියේය.

### සටහන :

මෙය උදෑසන වරුවට අදාළ හාවනාවකි. සවස්වරුවේ හාවනාකරන කළ අස්ථිනා යන වචනය වෙනුවට අමිසයිනා යනුවෙන් වෙනස්කොට උසුරිය යුතුයි. අමිසයිනා යනු ‘සවස් වරුවට පැමිණීම්’ යයි හඳුන්වේ.

9-අස්ථිනා වජස්ථිහාල් මුල්කු ලිල්ලාහ වල් හමිදු ලිල්ලාහ්, ලාඹලාහ ඉල්ලාහු වහ් දහු ලා ජරික ලහු, ලහුල් මුල්කු ව ලහුල් හමිදු, වහුව අලා කුල්ලි ජෙඩුන් කදිර්. රඛිනි අස්ථිලුක ක්ඨයිර මා ගී හාදල් යවම් වකයිර මා බලදහු, වජරාද බික මින්

ඡර්ට මාගි හාදල් යවමි වජර්ට ම, බලදුෂු, රැබි අඋළු බික මිනල් කසලි වසුදුල් කිබිරී, රැබි අඋළු බික මින් අදාබින් ලින්තාරී, වජදාබින් ලිල් කිබිරී.

أَصْبَحْنَا وَأَصْبَحَ الْمُلْكُ لِلَّهِ، وَالْحَمْدُ لِلَّهِ، لَا إِلَهَ إِلَّا  
اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ  
عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، رَبُّ أَسْأَلُكَ خَيْرَ مَا فِي هَذَا  
الْيَوْمِ وَخَيْرَ مَا بَعْدَهُ وَأَعُوذُ بِكَ مِنْ شَرٍّ مَا فِي هَذَا  
الْيَوْمِ وَشَرٍّ مَا بَعْدَهُ، رَبُّ أَعُوذُ بِكَ مِنَ الْكَسْلِ وَسُوءِ  
الْكِبْرِ، رَبُّ أَعُوذُ بِكَ مِنْ عَذَابٍ فِي النَّارِ وَعَذَابٍ فِي  
الْقَبْرِ

ඡැපි උදෑසන වරුවට පැමිණයෙමු.  
පාලන බලය ආල්ලාභ්ටම හිමිවිය.  
ප්‍රගාසා සියලුල ආල්ලාභ්ටය.

වන්දනාමාන බලයට සූදුස්සා මහු හැර  
අන් කවරෝක් හෝ තැන. මහු  
එක්කෙනෙකි. මහුට සමානව කිසිවක්  
හෝ තැන. පාලන බලය මහු සතුය.  
සැම ප්‍රගාසාවද මහුට හිමිය. මහු සැම  
කෙරෙහි සූපිරි බලවතාය. ස්වාමිනී,  
අද දහවල්හි සිදුවන යහපතද, එයට  
පසුව සිදුවන යහ පතද මා මෙන්  
ඇයදෙමි. අද දහවල්හි සිදුවන  
ඇයහපතන්ද, එයට පසුව සිදුවන  
ඇයයහපතන්ද මා මෙන්  
රැකවරණය පතන්නෙමි. ස්වාමිනී,  
කම්මැලිකමින් හා අභාකාර කමෙහි  
උවදුරුවලින් මා මෙන් රැකවරණය  
පතන්නෙමි. ස්වාමිනී, නර කාදියෙහි  
හා මිනිවලෙහි සිදුවන වෙදනා වලින්  
මෙන් රැකවරණය පතන්නෙමි.

සටහන :

මෙය උදෑසන වරුවට අදාල හාවනාවකි. සටස්වරුවේ හාවනා කරන කළ අස්බහ්නා අස්බහල් මුල්ක් යන වචන වෙනුවට අම් සයිනා අම්සල් මුල්ක් යනුවෙන්ද යට්ම යන වචනය වෙනුවට ගෙල් යනුවෙන්ද වෙනස් කොට උසුරිය යුතුයි.

10-තඩි මූහ්මිමදු (සල්) තුමා තම අනුගාමී කයින්ට උදෑසන වරුවේ ‘අල්ලාහුම්ම බික අස්බහ්නා වඩික අම්සයිනා වඩික නහ්යා වඩික නමුතු ව ඉලෙකන් තුපුරී’ යනු වෙන්ද, සටස්වරුවේ ‘අල්ලාහුම්ම බික අම් සයිනා වඩික අස්බහ්නා වඩික නහ්යා ව බික නමුතු වඉලෙකල් මසිරී’ යනුවෙන් ද උසුරන මෙන් අණ කළේය. (තිර්මිදි)

اللَّهُمَّ بِكَ أَصْبَحْنَا وَبِكَ أَمْسَيْنَا وَبِكَ نَحْيَا وَبِكَ  
نَمُوتُ وَإِلَيْكَ النُّشُورُ، اللَّهُمَّ بِكَ أَمْسَيْنَا وَبِكَ  
أَصْبَحْنَا وَبِكَ نَحْيَا وَبِكَ نَمُوتُ وَإِلَيْكَ الْمَصِيرُ

(උදෑසන වරුවේ) යා අල්ලාහ්, මගේ  
පිහි ටෙන්ම අපි උදෑසන වරුවට  
පැමිණියෙමු. මගේ පිහිටෙන්ම අපි සවස්  
වරුවට පැමිණි යෙමු. මගේ පිහිටෙන්ම  
ඡීවත් වත්තෙමු. මගේ පිහිටෙන්ම  
මරණයට පත්වත්තෙමු. නැවත  
නැගිටවනු ලබන්නේද ඔබ වෙතය.

(සවස් වරුවේ) යා අල්ලාහ්, මගේ පිහි  
ටෙන්ම අපි සවස් වරුවට  
පැමිණියෙමු. මගේ පිහිටෙන්ම අපි  
උදෑසන වරුවට පැමි ණ්චියෙමු. මගේ  
පිහිටෙන්ම ඡීවත්වත්තෙමු. මගේ

පිහිටෙන්ම මරණයට පත්වන්නෙමු. නැවත ඒමද ඔබ වෙතය.

11-අල්ලාභුම්ම අස්බහ්තු, උප්හිදුක, වර්ෂී දී හමුත අර්ථික, වමුලාඉකතික, වජමිඛ (ක්)හල්කික, බිඥන්තක අන්තල්ලාභු ලා ඉලාභ ඉල්ලා අන්ත වහ්දික ලාඡරික ලක, වජන්ත මූහම්මදන් අබිදුක වරසුලුක. (වරක් හෝ වරකට වැඩියෙන් සිට වරක් උසුරිය හැක. සිටස්වරුවේ අස්බහ්තු වෙනු වට අමිසයිනු යනුවෙන් උසුරිය යුතුයි.)

اللَّهُمَّ أَصْبَحْتُ، أَشْهُدُكَ، وَأَشْهُدُ حَمَلَةَ عَرْشِكَ،  
وَمَلَائِكَتَكَ، وَجَمِيعَ خَلْقِكَ، بِأَنِّي أَنْتَ اللَّهُ لَا إِلَهَ إِلَّا  
أَنْتَ وَحْدَكَ لَا شَرِيكَ لَكَ وَأَنَّ مُحَمَّداً عَبْدُكَ  
وَرَسُولُكَ

යා අල්ලාහ් මා උදෑසන වරුවට පැමිණීම්. ඔබද, ඔබේ අර්ථය උසුලා සිටින මලක් වරුන්ද, (වෙනත්) මලක් වරුන්ද, ඔබේ සැම නිර්මාණයන්ද සාක්ෂි ලෙස ඉදිරිපත් කර කියන්නෙම්. නියතව අල්ලාහ් ඔබමය. වන්දනාමාන බලයට සූදුස්සා ඔබ හැර අන් කටරෙක් හෝ තැන. ඔබ එක්කෙනෙකි. ඔබට සමානව කිසිවක් හෝ තැන. තබා මුහුම්මද (සල්) තුමා ඔබගේ වහලාද දුන යාද වේ.

12-අල්ලාහුම්ම මා අස්බහ බී මින් ති:මතින් අව බිජහදිම්මින් ක්හල්කික ගමින්ක වහ් දක ලා පරික ලක, ගලකල් හමදු වලක්ෂේ ප්‍රකාර්

(සටස්වරුවේ අස්බහ වෙනුවට අමිසා යැයි කිව යුතුයි)

اللَّهُمَّ مَا أَصْبَحَ بِي مِنْ نِعْمَةٍ أَوْ بِأَحَدٍ مِّنْ خَلْقِكَ  
 فَمِنْكَ وَحْدَكَ لَا شَرِيكَ لَكَ ، فَلَكَ الْحَمْدُ وَلَكَ  
الشُّكْرُ

ස්වාමිනි, මාහට හෝ මබ  
 තිරේමාණයෙන් කෙනෙකුට හෝ මෙම  
 උදෑසන වරුවේ (හෝ සවස් වරුවේ)  
 දායාදයක් ලැබේනම්, එය එකීකායා හා  
 කිසිදු සමාන කරුවෙක් නොමැති  
 මගෙන් ලැබූ එකකි. සියලුම ප්‍රගාසා  
 හා කාත්ජදනාවය මබටම හිමිවේ.

13-යා හයිශ්‍රි යා කයිෂ්‍රම් බික  
 අස්ත්‍රාගිෂ්‍රී, ۳ අස්ලිජ්ලී ජ්‍යෙන්, වලා  
 තකිල්නී ඉලා තරුණත අයිනි.

يَا حَيُّ يَا قَيْوُمُ بَكَ أَسْتَغْفِيْثُ، فَأَصْلِحْ لِيْ شَانِيْ، وَلَا  
تَكِلِّنِي إِلَى نَفْسِيْ طَرَفَةَ عَيْنِ

නිත්‍යව ජීවන් වන්නාගෙනි, ස්ථීරව සිටින් නාගෙනි, ඔබගෙන්ම මම රුකුවරණය පතන්නෙමි. මාගේ කාර්යයන් සියල්ල මා හට ගිලාචාරය කර දෙනු මැත්ත. ඇහිපිල් ලම් කරන මොහොතක් පවා මාව (මෙම් වගකීමෙන් ඉවත් කොට) මාගේ වගකීමෙන් අත් නොහැරිනු මැත්ත.

14-අල්ලාභුම්ම ආගිනී ගි බදනී, අල්ලාභුම්ම ආගිනී ගිසම්ර, අල්ලාභුම්ම ආගිනී ගිසරී, ලාංඡලාහ ඉල්ලා අන්ත. (තුන් වරක්)

اللّٰهُمَّ عَافِنِي فِي بَدْنِي ، اللّٰهُمَّ عَافِنِي فِي سَمْعِيْ ،

اللّٰهُمَّ عَافِنِي فِي بَصَرِيْ ، لَا إِلَهَ إِلَّا أَنْتَ

ස්වාමිනි, මාගේ ගැටිරයෙහිදී, මාගේ ගුව හාය කිරීමෙහිදී, මාගේ බැල්මෙහිදී තිරෝ ශිභාවය ලබා දෙනු මැතිව.

15-අල්ලාභුම්ම ඉන්නි අරාදු බික මිනල් කුණර් වල්ගක්ර්, වජරාදු බික මින් අදාබිල් කබිර්, ලාංලාභ ඉල්ලා අන්ත. (තුන්වරක්)

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْكُفْرِ وَالْفَقْرِ، وَأَعُوذُ بِكَ مِنْ  
عَذَابِ الْقَبْرِ، لَا إِلَهَ إِلَّا أَنْتَ

ස්වාමිනි, කුණර් (ප්‍රතික්ෂේප) කිරීමෙන්ද, දිලිදු කමෙන්ද, මිනිවලෙහි වෙදනාවෙන්ද මගෙන් රුක්වරණය පතමි. වන්දනාමාන බලයට සුදුස්සා මග හැර අන් කවරෙක් හෝ නැත.

16-අල්ලාභුම්ම ඉන්නි අස්ථාලුකල් ආරියන ගිද්දන්යා වල් ආකිරා,

අල්ලාභුම්ම ඉන්නි අස්ථ්‍රෙකල් අඟ්‍රව  
වල් ආගියන ගි දිනි වදුන් යාය වජහේලී  
වමාලී, අල්ලාභුම්මස්තූර් අව රාත්‍රී,  
වජාමින් රවජාත්‍රී, අල්ලාභුම්මස්ගල්නී  
මින් බයිනි යදෙයිය, වමින් (ක්)හල්ගී,  
වජන් යමිනි, වජන් හිමාලී, වමින්  
ඡ්‍රැවකී, වජරාදු බිජළ්මතික අන්  
රුග්නාල මින් තහ්තී.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ  
إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايِ وَأَهْلِي  
وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَورَاتِي، وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ  
احْفَظْنِي مِنْ بَيْنِ يَدَيِّ وَمِنْ خَلْفِي وَعَنْ يَمِينِي وَعَنْ  
شِمَالِي وَمِنْ فَوْقِي وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ

تَحْتِي

ස්වාමිනී, මෙලෝ හා පරලෝ යහපත මා ඔබෙන් අයදිමි. ස්වාමිනී, මාගේ දහම, මාගේ මෙලෝ ජීවිතය, මාගේ පවුල හා මාගේ සම්පත් සැමෙහි යහපත හා සමාව අයදිමි. ස්වාමිනී, මාගේ අඩුපාඩු වසංකරනු මැනව. මාගේ බියකම තුරන්කාට මාහල සැනසුම ලබාදෙනු මැනව. ස්වාමිනී, මාගේ ඉදිරියෙන්ද මාගේ පිටුපසෙන්ද මාගේ දකුණු දෙසෙන්ද මාගේ වම දෙසෙන්ද මාගේ ඉහළ දෙසෙන්ද මට ආරක්ෂාව ලබාදෙනු මැනව. අනපේක්ෂිතව පොලෝවේ කිදා බැසීමෙන් මහාට රැකවරණය ලබා දෙනු මැනව.

17-අල්ලාහුම්ම ගාතිරස්සමාවන්ති වල් අර්ලි, ආලිමල් ගයිනි ව්‍යුෂ්ජහාදා, රඩිල කුල්ලි ජයිඉන් වමලිකභු, අඡ්ජදු

අල්ලා ඉලාහ ඉල්ලා අන්ත, අඋදු බික  
මින් ජර්ඩ තග්සි, වජරීජ් ජයිතානි  
ව්‍යුත්කිහි, වජන් අක්ත රිං අලා තග්සි  
සූජන්, අව අභ්‍රරුහු ඉලා මුස්ලිම්.

اللَّهُمَّ فَاطِرُ السَّمَاوَاتِ وَالْأَرْضِ، عَالِمُ الْغَيْبِ  
 وَالشَّهَادَةِ، رَبُّ كُلِّ شَيْءٍ وَمَلِيكُهُ، أَشْهَدُ أَنْ لَا إِلَهَ  
 إِلَّا أَنْتَ، أَعُوذُ بِكَ مِنْ شَرِّ نَفْسِي، وَشَرِّ الشَّيْطَانِ  
 وَشَرِّكَهُ، وَأَنْ أَقْتَرِفَ عَلَى نَفْسِي سُوءًا، أَوْ أَجُورُهُ إِلَى  
مُسْلِمٍ

අහස් හා පොලේට මැවු ස්වාමිනි,  
ගුප්තවු හා ප්‍රසිද්ධවු සැම දේ දැනා  
සිවින්නාණිනි, සැම දේහි ස්වාමියා  
හා පාලකයාණිනි, වන්දනාමානයට  
සුදුසු ස්වාමියා මබ හැර අන් කවරෝක්  
ගොන් නොමැති බව මා සාක්ෂි දරමි.

මාගේ සිත්සනෙහි උච්චරුවෙන්ද, සාතාන්ගේ උච්චරුවෙන්ද සමාන කරවන මහුගේ උච්චරුවෙන්ද මා මලෙන් රැකවර නිය පතමි. තවද මාහට හෝ අන් මූස්ලිම් වරුන්ට හෝ මා හානි සිදුකිරීම කෙරෙහි මලෙන් රැකවරනිය පතමි.

18-අල්ලාභුම්ම ඉන්නී අස්සුලක ඉල්මන් නාගින්, වරිස්කන් තයියිබන්, වහුමලන් මුතකබිබලන්.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا، وَرِزْقًا طَيِّبًا، وَعَمَلاً مُتَقَبِّلًا

ස්වාමීනි, ප්‍රයෝග්‍යනවත් ජානයද, පවතු ආහාරද, පිළිගනු ලබන ක්‍රියාවන්ද නිය තව මලෙන් මා අයදීමි.

19-අල්ලාහුම්ම අන්ත රඛනී, ලාංඡලාහ ඉල්ලා අන්ත ක්හලක්තනී, වජන අබ්දුක, වජන අලා අජිදික, වව්දික මස්තනාත්තු, අරාදු බික මින් පර්ර මාසනාතු, අබුල ලක බිනි:ම තික අලෙයිය, වජබුල ලක බිඳන්නී ගග්ගිරි ලී, ගුණන්තහු ලා යග්ගිරුද් දිනුබ ඉල්ලා අන්ත.

اللَّهُمَّ أَنْتَ رَبِّيْ، لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِيْ، وَأَنَا عَبْدُكَ،  
وَأَنَا عَلَى عَهْدِكَ، وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَغُوذُ بِكَ مِنْ  
شَرٌّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنَعْمَاتِكَ عَلَيْيَ، وَأَبُوءُ لَكَ  
بِذَنْبِيْ فَاغْفِرْ لِيْ، فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

ස්වාමිනී, මාගේ පාලකයා මබමය. වන්ද නාමානය කිරීමට ඔබ හැර අන් කවරෙක් හෝ තැන. මාව තිර්මානය කළේ මබමය. මම මගේ වහාලාය. මම

මාගේ හැකියාව අනුව මෙන් පොරාන්දුව හා ගිවිසුම අනුව ක්‍රියා කරමි. මා කළ ක්‍රියාවන්හි උච්චරු වලින් මලෙන් රුකුවරණය පත්‍රමි.

මබ මෙ පිරිනමා ඇති හාග්‍යයන් සියල්ල පිළිගනීමි. මා කළ පාපයන්දී පිළිගනීමි. එහෙයින්, මාගේ පාපයන් කමා කරනු මැතිව. පාපයන් කමා කරන්නා මබ හැර අන් කවරෙක් හෝ නොමැත.

20-අල්ලාගුම්ම සල්ලි අලා මුහම්මදින් වඩලා ආලි මුහම්මදින් කමා සල්ලයින අලා ඉඩි රාහීම වඩලා ආලි ඉඩිරාහීම ඉන්නක හමි දුම් මැංද්, වබාරික් අලා මුහම්මදින් වඩලා ආලි මුහම්මදින් කමා බාරක්න අලා ඉඩි රාහීම වඩලා ආලි ඉඩිරාහීම ඉන්නක හමි දුම් මැංද්,

اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ كَمَا صَلَّيْتَ  
 عَلَى إِبْرَاهِيمَ وَ عَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ،  
 وَبَارِكْ عَلَى مُحَمَّدٍ وَ عَلَى آلِ مُحَمَّدٍ كَمَا بَارَكْتَ  
 عَلَى إِبْرَاهِيمَ وَعَلَى آلِ إِبْرَاهِيمَ إِنَّكَ حَمِيدٌ مَجِيدٌ

ස්වාමිනී, නඩි ඉඛිරාහිමි (අලෙල) තුමාට සහ එතුමාගේ පවුලේ අයට මත් කරු නාව පහළ කළාක් මෙන් නඩි මූහ්මිමදු (සල්) තුමාට හා එතුමාගේ පවුලේ අය වෙනද මත් කරුණාව පහළ කරනු මැනව. එසේම නඩි ඉඛිරාහිමි (අලෙල) තුමාට සහ එතුමාගේ පවුලේ අයට මත් ආශීර්වාදය පහළ කළාක් මෙන් මූහ්මිමදු නඩි (සල්) තුමාට හා එතුමාගේ පවුලේ අය වෙනද මත් ආශීර්වාදය පහළ කරනු මැනව.

නියතව, ඔබ ප්‍රගාසා හා කිරීතියට හිමිකම් ලත් අයෙක් ලෙස සිටින්නේය.

## නැන්දෙන් අවදෝහ තළ :

21-අල්හම්දු ලිල්ලාහිල්ලදී ආජාතී ගි බදත්, වරද්ද අලයිය රුහි, වංදින ලි බිඳිකරිහි.

الْحَمْدُ لِلّٰهِ الَّذِي عَافَانِيْ فِيْ بَدَنِيْ وَرَدَ عَلَيْ رُوْحِيْ  
وَأَذِنَ لِيْ بِذِكْرِهِ

ප්‍රගාසා සියල්ල අල්ලාහ්වම හිමිවේ. මහු මාගේ ගරීරයට ආරෝග්‍යය ලබාදී, මාගේ ප්‍රාණය මාහට තැවත ලබාදී, මහුවම සිහි කිරීම සඳහා මාහට අවසරය ලබා දුන් නොය. (තිර්මදී)

22-අල්ලාහුම්ම අන්ත රඩ්බ්, ලාඹුලාහ ඉල්ලා අන්ත ක්හලක්තනී, වංන

අබ්දුකා, වහන අලා අභිදිකා, වව්දිකා මස්තන්තාත්ත්ව, අභාදු බික මින්පර්ප මාසන්ත්ව, අබුල ලක බිති: මතික අලෙයිය, වංඩුල ලක බිසන්ත්ලී ගැරීලි, ගුණන්තහු ලායගෝරුද් දිනුබ ඉල්ලා අන්ත.

اللَّهُمَّ أَنْتَ رَبِّيْ، لَا إِلَهَ إِلَّا أَنْتَ خَلَقْتَنِيْ، وَأَنَا عَبْدُكَ،  
وَأَنَا عَلَى عَهْدِكَ، وَوَعْدُكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ  
شَرٌّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنْعَمَتِكَ عَلَيْيَ، وَأَبُوءُ لَكَ  
بِذَنْبِيْ فَاغْفِرْ لِيْ، فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ

ස්වාමිනි, මාගේ පාලකයා මබමය. වන්ද නාමානය කිරීමට මබ හර අන් කවරෙක් හෝ තැන. මාව තිර්මානය කළේ මබමය. මා මබේ වහලාය. මා මාගේ හැකියාව අනුව මබේ පොරොන්දුව හා ගිවිසුම අනුව ක්‍රියා

කරමි. මා කළ ක්‍රියාවන්හි උච්චරු වලින් මගෙන් රැකවරණය පතමි. මබ මාජා පිරිනමා අනි හාග්‍යයන් සියල්ල පිළිගනීමි. මා කළ පාපයන් පිළිගනීමි. එහෙයින්, මාගේ පාපයන් කමා කරනු මැතිව. පාපයන් කමා කරන්නා මබ හැර අන් කවරෙක් හෝ නොමැතු.

මුහුම්මද (සල්) තුමා ‘මෙය (පට සමාව අයදීමේ) වැදගත් ප්‍රාර්ථනාවක් වන සෙය යුතුල් ඉස්ති:ගාර්වේ. කවරෙක් ස්ථීර විශ්‍ය වාසයෙන් මෙය උදුසෙන වරුවේ උසුරා, සුවස් වරුව පැමිණීමට පෙර නසී ගියේද, මහු ස්වර්ග වැසියකි. එසේම රාත්‍රියෙහි උසුරා (පසු දින) උදුසෙන පැමිණීමට පෙර නසී ගියේද, මහු ස්වර්ග

වැසියකි' යනුවෙන් පටසන්නේය. මෙයින් කුමක් හෝ එකක් උසුරීමට හැක.

23-කළේ භූවල්ලාභු අහද්, කුල් අරාදු බිරඩි බිල් ගලක් හා කුල් අරාදු බිරඩිබින්නාස් යන පරිව්‍යේදයන් තුන්වරක් සටස්වරුවේ හෝ උදැසන වරුවේ ඔබ පාරායනා කළේ නම්, සැම අන්දමින්ම එය ඔබට ප්‍රාමාණ වන්වේ යයි නඩි මුහම්මද් (සල්) තුමා පැවසු බව අඛ්‍යාල්ලාභ් ඉඩිනු කුගෙබි (රලි) තුමා වාර්තා කරන්නේය. (අඛ්‍යාවුද්)

24-සුඩ්‍යභාතල්ලාභි ව්‍යිහමිදිභි, අදද ක්හල් කිභි, වරිලා නග්සිභි, වසිනත අර්ෂිභි, වම් දාද කලිමාතිභි. (දිනපතා උදැසන වරුවේ තුන් වරක්)

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ عَدَدُ خَلْقِهِ وَرِضاً نَفْسِهِ وَزِنَةٌ  
 عَرْشِهِ وَمِدَادُ كَلِمَاتِهِ

අල්ලාහ්ව මහුගේ නිර්මානයන්ගේ ප්‍රමාණ යට, මහුගේ හදුවන තාප්තිවන ප්‍රමාණයට, මහුගේ අර්ථ හෙවත් සිංහාසනයෙහි බර ප්‍රමාණයට හා මහුගේ වචන ලියන නීත්ත ප්‍රමාණයට පවතු කොට ප්‍රගාසා කරමි. (මුස්ලිම)

## කුකළු ත්‍රියාච් කරන තැන :

25-'මබලාගෙන් කවරේක් හෝ කුසල් ක්‍රියා වක් කිරීමට අදහස් කළේ නම්, රක්ඛන් දෙකක කාලීන සලාතයක් ඉවුකළේ පසු අල්ලාහ්ගෙන් මෙසේ ප්‍රාර්ථනා කරන්න' යනුවෙන් නඩී (සල්) තුමා ප්‍රවශන්නේය.

අල්ලාභුම්ම ඉන්නි අස්තගිරුකා  
නිඳුල්මික, ව අස්තක්දිරුකා  
බිකුද්රතික, ව අස්ථලුක මින්  
පලුලිකල් අලීම, ගුණන්තක තක්දිරු  
වලා අක්දිරු, වත්තලමු වලා අ:ලමු,  
වජන්ත අල්ලාමුල ගුයුබි. අල්ලාභුම්ම  
ඉන් කුන්ත ත:ලමු අන්ත හාදැල් අමර  
ක්හයිරුන් ලි ගි දිනී වමආශී  
වංචාකිබති අමරී, වංචාපිළිහි ව ආපිළිහි,  
ඡක්දුර්හු ලි ව යස්සිර්හු ලි, තුම්ම  
බාරික්ලි ගිහි, වඹන් කුන්ත ත:ලමු  
අන්ත හාදැල් අමර පර්රන් ලි ගි දිනී ව  
මආශී වංචාකිබති අමරී වංචාපිළිහි  
වංචාපිළිහි ඡස්ටිල්හු අන්නි, වස්ටිල්නි  
අන්හු, වක්දුර් ලි අල් ක්හයිර හයිසු  
කාන, සූම්ම අර්ලින් බිහි.

اللَّهُمَّ إِنِّي أَسْتَخِرُكَ بِعِلْمِكَ، وَأَسْتَقْدِرُكَ بِقُدْرَتِكَ،  
 وَأَسْأَلُكَ مِنْ فَضْلِكَ الْعَظِيمِ، فِإِنَّكَ تَقْدِرُ وَلَا أَقْدِرُ،  
 وَتَعْلَمُ وَلَا أَعْلَمُ ، وَأَنْتَ عَلَامُ الْغُيُوبِ . اللَّهُمَّ إِنِّي  
 كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الْأَمْرَ خَيْرٌ لِي فِي دِينِي وَمَعَاشِي  
 وَعَاقِبَةِ أُمْرِي ، وَعَاجِلِهِ وَآجِلِهِ ، فَاقْدُرْهُ لِي وَيَسِّرْهُ  
 لِي، ثُمَّ بَارِكْ لِي فِيهِ ، وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ هَذَا الْأَمْرَ  
 شَرٌّ لِي فِي دِينِي وَمَعَاشِي وَعَاقِبَةِ أُمْرِي ، وَعَاجِلِهِ  
 وَآجِلِهِ ، فَاصْرِفْهُ عَنِّي ، وَاصْرِفِنِي عَنْهُ ، وَاقْدُرْ لِي  
 الْخَيْرَ حَيْثُ كَانَ ، ثُمَّ أَرْضِنِي بِهِ .

ස්වාමින්, මගේ දානය මගින් මගෙන්  
 යහා පත ඇයදීමි. මගේ ගක්තිය මගින්  
 මගෙන් ගක්තිය ඇයදීමි. මගෙන් ම  
 මගේ උතුම්බූ දායාදය ඇයදීමි.  
 මක්තිසාදයන්, මල ගක්ති වන්තයාවන

අතර, මාහට කිසිදු ගක්තියක් හෝ තැන. මබ සැම දේ දැන සිවින්නා අතර, මා කිසිවක් තොදැන සිවින්නාය. ගුජ්නව පවතින සැම දේ කෙරෙහි ඉතා ඇදාන වත්තයා මබමය. ස්වාමිනී, මෙම කාර්ය මටද, මගේ ආගමටද, මගේ ජීවතය වද, මගේ කාර්යයෙහි අවසන් නිමාවටද, ක්‍රිතිකව හා ප්‍රමාදව පවතින කාර්යයන් වද යහපතක් බව මබ දකින්නේනම්, එය මාහට එසේම පත්කොට එය මාහට සරල කරනු ලැනව. පසුව, එහි මාහට මගේ අභිවාධය පහළ කරනු ලැනව.

මෙම කාර්ය මටද, මගේ ආගමටද, මගේ ජීවතයටද, මගේ කාර්යයෙහි අවසන් නිමා වටද, ක්‍රිතිකව හා ප්‍රමාදව පවතින කාර්ය යන්ටද

ඡයහපතක් බව මබ දැකින්නේනම්, එය මාගෙන් ඉවත් කරනු මැතිව. එයින් මාවද ඉවත් කරනු මැතිව. එය කුමන තරම් උසස් කාර්යයක් වූවත්, එය මාහට යහපතක් ලෙස පරිවර්තනය කොට පසුව එය මට තාප්තිවන සේ පත් කරනු මැත. (බූහාරී)

## කලාතය අවධන් කළායෙන් රතු :

26-නැං මුහම්මද (සල්) තුමා සලාතය අව සන් කළායෙන් පසු ‘අස්ත්රිරුලේලාහ් තුන් වරක්ද, පසුව අල්ලාහුම්ම අන්තස්සලාම්, වමින්කස්සලාම්, තබාරක්ත යාදාල් ජ්ලාලි වල් ඉක්රාම්, ලාඹලාහ ඉල්ලේලාහු වහ්දහු ලාජ්‍රිකලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, ව ඩුව අලා කුල්ලි පයිඉන් කදීර්. අල්ලා ඩුම්ම

ලාමාතිං ලිමා අභයිත, වලා මුහුදිය  
ලිමා මතාත, වලා යන්ගැලු දැල්පේදිදි  
මින්කල් ජේදියු' යනුවෙන් වරක්ද  
රසුරත්තෙය. (බූහාර හා මුස්ලිම්)

اللَّهُمَّ أَنْتَ السَّلَامُ، وَمِنْكَ السَّلَامُ، تَبَارَكْتَ يَا ذَا  
 الْجَلَالِ وَالْإِكْرَامِ، لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ،  
 لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَيْ كُلِّ شَيْءٍ قَدِيرٌ،  
 اللَّهُمَّ لَا مَا نَعِيْ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطَى لِمَا مَنَعْتَ،  
 وَلَا يَنْفَعُ ذَا الْجَدَدُ مِنْكَ الْجَدُودُ.

ස්වාමිනි, ගාත්ති වන්තයා මබමය.  
ගාත්ති තිය පහළ වන්නේද මබෙන්  
සිටය. කිරීති යට සහ ගරුත්වයට හිමි  
මබ ගේෂ්චිය මත්විය. වන්දනාමාතයට  
සුදුසු ස්වාමියා අල්ලාග් හැර වෙනත්  
කටරේක් නොමැත. මහු

ඒක්කෙනෙකි. මහුව සමානව කිසි වක් හෝ නැති. සියලු ප්‍රගාජී, හා පාලන බලය මහු සිතුය. සැම දේ කෙරෙහි මහු බලවතාය. ස්වාමින්, මබ ලබාදෙන දේයට බාධා කරන්නා හා මබ ලබා තොදෙන දේ ලබා දෙන්නා කවරෙක් හෝ තොමූන. කවර ධනවතෙකුගේ ධනය හෝ මගේ දුඩුවමින් මහුව ආරක්ෂා කළ තොහැක.

27-සැම සලනයක් අවසන් කළායින් පසු කුල් භුවල්ලාභු අහද්, කුල් අරාදු බිරුබිබිල් ගලක් හා කුල් අරාදු බිරුබිබින්නාස් යන පරිච්ඡේදයන් පාරායනා කරන මෙන් තබි මුහම්මදු (සල්) තුමා මාහට අණ කළ බව උක්බා ඉඩිනු ආමිර් (රල්) තුමා වාර්තා කරන්නේය. (අඛ්ඛාවුද්)

28-තබ් මුහම්මදු (සල්) තුමා ‘අහෝ මුජාද්, මා මෙව ප්‍රිය කරමි. එහෙයින්, මබ සැම සලාතයකින් පසුම ‘අල්ලාහුම්ම අඹන්නී අලා දික්රීක ව්‍යුක්රීක වහුස්කී ඉබාදතික’ යනුවෙන් උසුරන්ත යනුවෙන් මාව අමතා ප්‍රකාශ බව මුජාද් (රලි) තුමා වාර්තා කරන්නේය.

اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحْسِنِ عِبَادَتِكَ

ස්වාමිනී, මෙව සිහි කිරීමෙන්, මෙව තුති පූද කිරීමෙන්, මෙව නිසියාකාරව වන්දනා මාන කිරීමෙන් මට උපකාර කරනු මැත.

## වැක්තිලායා ජේවකන කළ :

29-වැසිකිලියට පිවිසෙන කළ  
 ‘අල්ලාහුම්ම ඉන්නී අරාදු බික මිනල්  
 (ක්)හුබුසි වල (ක්)හඬාඉසි’ යනුවෙන්  
 උසුරිය යුතුයි.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ.

ස්වාමිනී, ස්ත්‍රී හා පිරිමි  
 සානාන්වරුන්ගේ උවදුරුවලින් මා  
 මෙන් රුකුවරණය පතන් නෙමි.  
 (බූහාරී හා මුස්ලිම්)

30-වැසිකිලියෙන් පිටවන කළ  
 ‘ගුරුරානක’ යනුවෙන් උසුරිය යුතුයි.

غُفرانك

(ස්වාමිනී,) මා මෙන් පට සමාව  
 අයදුම්. (අබුඛාවුද්)

31-දෙශ්වනය කිරීමට පෙර ‘බිස්මිල්ලා’ යනු වෙත උසුරිය යුතුයි.

بِسْمِ اللَّهِ

අල්ලාහ්ගේ නාමයෙන් ආරම්භ කරමි.

(අහ්මද් හා අබුජාව්ද්)

32-දෙශ්වනය	කළ	පසු	‘අඡ්හාදු
අල්ලාඉලාහ	ඉල්ලල්ලාහු	වහ්දහු	
ලාජරිකලහු,	වඅඡ්හාදු	අන්න	
මුහැම්මදන් අබුඝාවු	වරසුලහු.		

أَشْهُدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَشْهُدُ أَنَّ  
مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ

වන්දනාමාන බලයට සූදුස්සා අල්ලාහ් හැර අන් කවරෙක් හෝ නොමැති බව මා සාක්ෂි දරමි. මහු එක්කෙනෙකි. මහුට සමානව කිසිවක් හෝ තැන. එස්ම, තබි මුහැම්මද්

(සල්) තුමා මහුගේ වහලා හා දුතයා බවද මා සාක්ෂි දරමි. (මුස්ලිම්)

## නිච්චන් රේඛාවන කළ :

33-බිස්මිල්ලාහි තවක්කල්නෑ අල්ලාහි වලා හටල වලා කුවචන ඉල්ලා බිල්ලාහි.

بِسْمِ اللَّهِ تَوَكَّلْتُ عَلَى اللَّهِ وَلَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ  
අල්ලාහ්ගේ නාමයෙන් පිටත් වන්නේමි. මම අල්ලාහ් වෙනම විශ්වාසය තබා ඇත් නේමි. කුසලක් කිරීමද, අකුසලින් වැළ කිමද අල්ලාහ්ගේ පිහිටෙන් තොරව කිසි යම් හැකියාවක් හෝ අපහට නොමැත.

(අඩුඳුවූද් හා තිර්මිද්)

## නිවැක්තුල රේවයන තළ :

34-නිස්මීල්ලාහි වලජ්නා, වනිස්මීල්ලාහි ක්හ රජ්නා, වඅලා රබ්බිනා තවක්කල්නා.

بِسْمِ اللَّهِ وَلَجْنَا، وَبِسْمِ اللَّهِ خَرَجْنَا، وَعَلَى رَبِّنَا تُوَكَّلْنَا  
 අල්ලාහ්ගේ නාමයෙන් (නිවැස් තුල) පිටි සෙමු. අල්ලාහ්ගේ නාමයෙන් (නිවසින්) පිටන්වෙමු. අප ස්වාමියා කෙරෙහිම මුළු විශ්වාසයම තබා ඇත්තෙමු. (අඩුදාවූද්)

## දේවය්ථාය තුල රේවයන තළ :

35-අරාදු බිල්ලාහිල් අලීම, වන් වජ්හිහිල් කරීම, වසුල්තානිහිල් කදීම, මින්න ජයිනා නිර්රජීම, නිස්මීල්ලාහි වස්සලාන්තු වස්ස ලාමු අලා

රසුලීල්ලාහි, අල්ලාහුම්මග්නහ් එ  
ඇබ්වාබ රහ්මතික.

أَعُوذُ بِاللَّهِ الْعَظِيمِ، وَبِوْجَهِ الْكَرِيمِ، وَسُلْطَانِهِ الْقَدِيمِ،  
مِنَ الشَّيْطَانِ الرَّجِيمِ ، بِسْمِ اللَّهِ وَالصَّلَاةُ وَالسَّلَامُ  
عَلَى رَسُولِ اللَّهِ، أَللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ

උතුම්ව අල්ලාහ්ගේ පිහිටෙන්ද,  
මහුගේ ගොරවනිය මුහුණෙහි  
පිහිටෙන්ද, තිනුවූ මහුගේ සුපිරි  
බලයෙහි පිහිටෙන්ද පලවා හරින ලද  
ශේෂිතාන්ගේ උවදුරුවලින් මා  
රුකටරණය පතමි. අල්ලාහ්ගේ  
තාමයෙන් මා (දේවස්ථානය තුළ)  
සිවිසේමි. අල්ලාහ් ගේ කරුණාව හා  
ආශීර්වාදය මහුගේ දුත යාවූ තනි  
මුහුම්මද (සල්) තුමාට පහළුවනු

මැනව. ස්වාමිත්තී, මබගේ කරුණාවහි  
දොරටු මාඡට විවෘත කරනු මැනව.

(මුස්ලිම්)

## දේවක්ථානයෙන් රෝත්තවන කළ :

36-බිස්මිල්ලාහි, වස්සලාත්තු වස්සලාමු  
අලා රසුලිල්ලාහි, අල්ලාහුම්ම ඉන්නි  
අස්ථලක මින් ගැලීක,  
අල්ලාහුම්මසිමිත් මින්ප්‍රය තානිර්  
රජීම්.

بِسْمِ اللَّهِ ، وَالصَّلَاةُ وَالسَّلَامُ عَلَى رَسُولِ اللَّهِ ، اللَّهُمَّ  
إِنِّي أَسأَلُكَ مِنْ فَضْلِكَ ، اللَّهُمَّ اعْصِمْنِي مِنَ الشَّيْطَانِ

الرَّجِيمِ

අල්ලාහ්ගේ නාමයෙන් (දේවස්ථානය  
සිට) පිටත්වීම්. අල්ලාහ්ගේ කරුණාව  
හා ආහීර් වාදය මහුගේ දුනයාටු තබා

මුහම්මදු (සල්) තුමාහට පහළිවනු මැත්ත. ස්වාමිනී, මා මලෙන් මලේ කරුණාව අයදීමි. ස්වාමිනී, පළුවා හරිනලද ජයිතාන්ගෙන් මාව රැක ගතු මැත්ත. (අඩුඳාවූද්)

## අදාන් අධ්‍යාපන තළ :

37-අදානයට සවත් දෙන්නා එලෙසම කිව යුතුයි. නමුදු, හයිය අලස් සලාහ් හා හයිය අල් ගලාහ් යනුවෙන් කියවන කළ ‘ලා හටළ වලා කුවචන ඉල්ලා බිල්ලාහ්’ යනු වෙන් කිව යුතුයි. අදාන් අවසන්වූ පසු නබි තුමාට සලවාත් කියවා පසුව මෙසේ පාර් එනා කළ යුතුයි.

اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلَاةِ الْقَائِمَةِ آتِ  
مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْنَهُ مَقَامًا مَحْمُودًا  
الَّذِي وَعَدَهُ، إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ

මෙම පරිපූර්ණ කැඳවීමට හා ස්ථීර සලාත යට හිමි ස්වාමිත්තී, නඩී මුහම්මදු (සල්) තුමාට වස්සිලා නම්වු උසස් තරාතිරම හා ග්‍රේෂ්‍යේන්වය ලබා දෙනු මැතිව. එසේම, එතුමාට මබ පොරෝන්දුවු පරිදි මහ්මුද් නම්වු ස්ථානයෙහි එතුමාට නගිටටවනු මැතිව. සබැවින්ම, මබ පොරෝන්දු කඩ තොකරන්නෙකි.

‘කවරේක් මෙසේ ප්‍රාර්ථනා කරන්නේද්, මහුව පරලොව දිනයේ මාගේ තිරේදේශය ස්ථීරවිය’ යනුවෙන් නඩීතුමා පවසන්නෙය. (බුහාරී)

## නිනදුට සැරයෙන තළ :

38-'මබලා නිනදුව ගියේනම්, ආයතුල් කුර්සි යන (අල්කුර්ආන්-2:255) වැකිය පාරයනා කරන්න. එසේ කළේනම්, මබව අබණ්චව ආරක්ෂා කරන අල්ලාග්ගේ ආරක්ෂකයෙක් මබ සමග සිටින අතර, පසු දින උදෑසන දක්වා ජෞනාන් මබව මෝන් සිටී' නඩි තායක මූහ්මිමයු (සල්) තුමා යනුවෙන් පව සන්නේය. (බුහාරි) එම ආයතුල් කුර්සි වැකිය මෙසේය.

අල්ලාහු ලා ඉලාහ ඉල්ලා භුවල් හයියුල් කයියුම්, ලා තාකුදුහු සිනතුන් වලා තවම්, ලහු මා ගිස්සමාවාති වමා ගිල් අර්ලි, මන් දල්ලදී යළුණ ඉන්දහු ඉල්ලා බි ඉද්තිහි, යාලමු මා ගෙන අයිදිහිම වමා (ක්)හල් ගහුම්, වලා

යුහිතුන බිජේදූම් මින් ඉල් මිහි, ඉල්ලා බිමා පාඨ වසිංහ කුර්සියියුහුස් සමාචාත්ති වල් අර්ල්, වලා යලාදුහු හිංල හුමා වහුවල් අලියියුල් ඇලීම්.

اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ، لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ، لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ، مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا يَأْذِنُهُ، يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ، إِلَّا بِمَا شَاءَ وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ، وَلَا يَؤُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

අල්ලාහ්, මහු හැර අන් ස්වාමියෙක් තැන. මහු සඳාතනිකද සමස්ත විශ්වයේ පාලක යාදුවේ. මහු සිතාපෙන්නේවත් නිදුෂ්පගත වන්නේවත් තැන. අභය් හා මහ

පොලේ, වෙහි යමක් වේද, එම් මහුගේය. මහුගේ අවසරය පරිදි විනා මහු සමග මැදිහත්විය හැක්කේ කාභටද ?. ජ්‍යෙනතාව ඉදිරියේ ඇති දෙයන්, මවුන්ගෙන් සැයැලී ඇති දෙයන්, මහු දති. මහු සිය කැමත්තෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා මහුගේ ඡාන සම්භාරයෙන් කිසිවක් හෝ මවුන්ට අවබෝධකර ගත තොඟක. මහු ගේ රාජ්‍යය අභය් පුරාන්, මහ පොලේ තලය මතන් විහිඳුයි. මේ දෙක රැකවල් කිරීම මහුට වෙශේස ගෙන දෙන්නක් තොවේ. උත්තරීතර හා උත්කාෂ්ට වන්නේ මහු පමණකි. (අල්කුර්ආන්-2:255)

39-නබිනායක මුහම්මදු (සල්) තුමා සැම රාත්‍රීයකම නිදියහනයට යනවිට තම දැන් අත්ල දෙක යාකොට එහි පිඩා, කුල් භුවල් ලාභු අභද්, කුල් අරාදු බිරඛ්‍යාල් ගලක් හා කුල් අරාදු බිරඛ්‍යාල් නාස් යන පරිච්ඡේද පාරායනා කරන්නේය. පසුව තම හැකියාව අනුව ගැටිරයෙහි සැම තැන්හි පිරිමින් නේය. සිය හිසෙන් ආරම්භකොට මුහුණ ඇතුළුව තම ගැටිරයෙහි ඉදිරි කොටසෙහි පිරිමින්නේය. මෙසේ තුන් වරක් කරන් නේය. මේ බව ආයිජා (රලි) තුමිය වාර්තා කරන්නිය. (බූහාර් හා මුස්ලිම්)

40-මබලාගෙන් කවරෝක් හෝ නින්දට යන් නේනම්, මහු තම අයුමෙහි එක්

කෙමුවර කින් තම නිදියහනය තට්ටු  
කරන්වා. මත් දයත්, ඔහු (පෙර) එයින්  
පිටත්වූ පසු එය කරා කුමක් (හෝ  
පක්ෂීයක්) පැමිණියේද යන්නෙහි ඔහු  
නොදන්නේය. පසුව ‘බිස්මි  
කල්ලාහුම්ම, වලු ජ්‍යෙෂ්ඨ වබිස්මික  
අර් ගරහු, ඉන් අමිසක්ත නග්සී  
ඡර්හමිභා, වුත්න් අර්සල්තභා  
ඡහ්ගල්භා බිමා තහ්ගල බිභි ඉබාදකස්  
සාලිහින්’ යනුවත් පව සන්න’ යැයි  
නඩිනායක මුහුම්මද (සල්) තුමා  
පටසන්නේය. (බූහාරී)

بَا سِمْكَ اللَّهُمَّ وَضَعْتُ جَنِيْ ، وَبَا سِمْكَ أَرْفَعْهُ ، إِنْ  
أَمْسَكْتَ نَفْسِيْ فَارْحَمْهَا ، وَإِنْ أَرْسَلْتَهَا فَاخْفَظْهَا بِمَا  
تَحْفَظُ بِهِ عِبَادَكَ الصَّالِحِينَ

ස්වාමින්, ඔබ නාමයෙන් මාගේ අැකය පහත තබමි. ඔබ නාමයෙන්ම මා නැඟි විමි. (තින්දයෙහි) මාගේ ප්‍රාණය ඔබ අත් පත් කළේනම්, එයට ඔබ කරුණාව පහල් කරනු මැතිව. එය ඔබ අත්හරියේ නම්, ඔබගේ යහපත්හේලීන් ආරක්ෂා කරන සේ එයද ආරක්ෂා කරනු මැතිව.

41-නැඩිනායක මූහම්මදු (සල්) තුමා ‘කම කරුවෙක් සිට ඔබට ආවතෙන්ව කිරීමට වඩා විශිෂ්ට දෙයක් මම ඔබලාට වටහා දෙන්නද? (යනුවෙන් විමසා, පසුව) ඔබලා තින්දට යනවිට සුබ්හාන්ලාභ් 33 වරක්ද, අල්හම්දු ලිල්ලාභ් 33 වරක්ද, අල්ලාහු අක්බර් 34 වරක්ද උසුරන්න. එය ඔබලාට මෙහෙකරුවෙකුට වඩා උතුමිය’ යනුවෙන් අලි (රලි) තුමා සහ ගාතිමා

(රලි) තුමිය අමතා ප්‍රකාශ කළේය.  
(බූහාරී)

42-නබිනායක මුහම්මද (සල්) තුමා  
පැවැසු බව බර්රාල බින් ආසිඛි (රලි)  
තුමා මෙසේ වාර්තා කරන්නේය.

‘මබ තින්ද යාම සඳහා මගේ  
තිදියහනයට යන කළ සලාතයට  
කරන සේ දේශ්වනය කරගන්න. පසුව  
පැන්තකට හාන්සිවි තිදා ගෙන මෙසේ  
රසුරන්න. එදින රාත්‍රී මබ  
නැසිගියේනම්, ඉස්ලාමිහි  
ස්වභාවයෙන්ම මබ නැසිගිය අයෙකු  
සේය. පසු දින උදෑ සන මබ  
තිරෝගිමන්ව නැගිවෙමි. මෙය මගේ  
(එදින) කථාඛනක අවසන් වවන  
ලෙසට පත්කර ගන්න. (පසුව  
කිසියම් කථාඛනක නොයෙදු  
තිදාගන්න) (බූහාරී)

අල්ලාභුම්ම අස්සේලමිනු තග්සි ඉලෙයික,  
ව වැෂ්පත්ග්නු වහ්සි ඉලෙයික, වාචවල්නු  
අම්රි ඉලෙලක, වඩ්ප්‍රේෂන ලහ්රී  
ඉලෙලක, රෝ බනන් වර්හ්බනන්  
ඉලෙලක, ලා මල්ප්‍රා ව ලා මන්ප්‍රා  
මින්ක ඉල්ල ඉලෙයික, ආමන්නු  
බිකිනාබිකල්ලදී අන්සල්න,  
වනබිධියිකල් ලදී අර්සල්න.

اللَّهُمَّ أَسْلِمْتُ نَفْسِي إِلَيْكَ ، وَوَجْهِتُ وَجْهِي إِلَيْكَ ،  
 وَفَوَضْتُ أَمْرِي إِلَيْكَ ، وَالْجَاثُ ظَهْرِي إِلَيْكَ ، رَغْبَةً  
 وَرَهْبَةً إِلَيْكَ ، لَا مَلْجَأً وَلَا مَنْجَى مِنْكَ إِلَّا إِلَيْكَ ،  
 آمَنتُ بِكِتابِكَ الَّذِي أَنْزَلْتَ ، وَتَبَّعْتُ الَّذِي أَرْسَلْتَ  
 سُلْطَانِي، මා මාව මෙව හාර කරමි.  
 මගේ මූහුණ මෙ දෙසට හරවා  
 ගන්නෙමි. මගේ කාර්යයන් මෙ වෙන

භාරකර ඇත්තෙමි. ඔබ කෙරෙහි බියෙන් භා උත්ත්දුවෙන් මගේ පිටකොන්ද ඔබ කරා භාන්සි කරමි. ඔබ හැර මාහට ලැඟුම් ගැනීමට හෝ බේරීමට හෝ ස්ථානයක් නොවන්නේය. මා ඔබ පහළී කළ මගේ ගුන්ථයද, ඔබ එවු මගේ දුන්වරයාද විශ්වාස කරමි.

## ස්ථිතිය :

43-නඩි මුහුම්මද (සල්) තුමා ‘සූහා සිහින අල්ලාහ්ගෙන් සිටද්, අසූහා සිහින සාතාන් ගෙන් සිටද් සිදුවන්නේය. ඔබලාගෙන් කව රෙක් හෝ තුමාට ප්‍රිය කරන සිහිනයක් දුවුවෙනම්, ඒ බව තුමාගේ ප්‍රියවන්තයින්ට පමණක් පැවැසිය

යුතුයි. මබලාගෙන් කව රෙක් හෝ අජිය කරන සිහිනයක් දුටුවේ නම්, මහු තම වම් දෙස කරා තුන්වරක් කෙල ගසා එකී උච්චරුවලින් අල්ලාහ් ගෙන් රැකවරණය පැනිය යුතුයි.

පසුව මහු නිදාගෙන සිලී ස්ථාවරය වෙනස් කොට නිදාගත යුතුයි. ඒ බව මහු අන් කවරෙකුව හෝ නොපැවැසිය යුතුයි. එය මහුට කිසියම් විපාකයක් සිදු නොකරයි’ යැයි පවසන්නේය.

## අභාර ගැනීම්ප පෙර භා රක්ෂු :

44-“මබලාගෙන් කවරෙක් හෝ ආහාර අතු භව කිරීමට පෙර ‘බිස්මිල්ලාහ්’ යනුවෙන් උසුරතු. එසේ ආරම්භයේදී උසුරීමට අම තක වුයේනම්, සිහිවූ

කළ ‘බිස්මිල්ලාහි ගි අවවලිහි වආකිරිහි’ (ආරම්භයට හා අව සාන්සාර එකට අල්ලාහ්ගේ නාමය කියමි) යනුවෙන් රසුරනු’ යනුවෙන් තබා මූහම්මදු (සල්) තුමා පටසන්නේය. (අඛ්ජාවුද්)

45-ආහාර අනුහව කළ පසු ‘අල්හම්දු ලිල්ල හිල්ලදී අත්සමනී හාදා වරසකීහි මින් ගයිර හවලින් මින්නී වලා කුවචිත්න්’ යනු වෙන් රසුරනු යයි තබානායක මූහම්මදු (සල්) තුමා පටසන්නේය. (අඛ්ජාවුද්)

الْحَمْدُ لِلّٰهِ الّٰذِي أَطْعَمَنِي هَذَا، وَرَزَقَنِيهِ مِنْ غَيْرِ حَوْلٍ  
 مِّنِي وَلَا قُوَّةٌ

ප්‍රශාසා සියල්ල අල්ලාහ්ටම හිමි වේ. මෙම ආහාරය මාගට ලබා දුන්නේ මහුමය. මගේ කිසියම් වෙහෙසකින්

හෝ ගක්තියකින් තොරව මෙය මාගට  
මහු ලබා දුන්නේය.

## උරච්චයෙන් මිදුන කළ :

46-දහලේ මම්, වඩිනල්ලතිල්  
රුක්කු, ව සබනල් අප්පිරු ඉන්හා  
අල්ලාහ්.

ذَهَبَ الظُّمَاءُ، وَابْتَلَتِ الْعُرُوقُ، وَ ثَبَتَ الْأَجْرُ إِنْ شَاءَ

الله

පිපාසය සංසිල්, නරයන් තෙන් විය.  
අල් -ලාහ් මනාප වන්නේනම්, කුලිය  
ලැබේ.

## කැඩුහුමක් කළ රෙත :

47-නඩිනායක මූහම්මදු (සල්) තුමා  
මෙසේ පවසන්නේය.

මබලාගෙන් කෙනෙකුව කිහිපුමක් පිටවී තම්, මහු ‘අල්හම්දු ලිල්ලාහ් (ප්‍රජාසා සියල්ල අල්ලාහ්ටම හිමිවේ) යනුවෙන්ද, (එයට සටන් දෙන) මහුගේ මිත්‍යය ගෝ සහෝදරයා යර්හමුකල්ලාහ් (අල්ලාහ් මබට ආශීර්වාදය කරනු මැත) යනුවෙන්ද කිව යුතුයි. එසේ යර්හමුකල්ලාහ් යනුවෙන් කිවෙනම්, මහු (කිහිපුම යැවු තැන්තා) ‘යහේදිකුමුල්ලාහ් වයුස්ලිහ් බාලකුම (අල් -ලාහ් මබහට යහමග පෙන්වාදී මබගේ තත්ත්වය ශිලාචාරය කරනු මැතිව)’ යනු වෙන් කිව යුතුයි. (බූහාරී)

## කුකුලා හා බුද්ධීගේ භාවිත සටන් රෙනා තැං :

48-තැංකායක මූහම්මද (සල්) තුමා  
මෙසේ පවසන්නේය.

මබලා කුකුලාගේ හැඩලීමට සටන්  
දුන් නේනම්, අල්ලාහ්ගෙන් මහුගේ  
භාග්‍යය (අල්ලාහුම්ම ඉන්නි අස්සලුක  
මින් පලුලික යනුවෙන්) අයදින්න.  
මන්ද යන් එය සුර දුනයෙකුව  
දුවුවෙය. බුරුවාගේ තප්පුල හඩව  
සටන් දුන්නේනම්, පලවා හරින ලද  
ශේෂිතාන්ගේ ද්‍රව්‍යරුවලින්  
අල්ලාහ්ගෙන් (අරාදු බිල්ලාහි මින්ප්  
ශේෂිතානිර් රැඹීම යනුවෙන්)  
රිකවරණය පතන්න. මන්දයන් එය  
ශේෂිතානය දුවුවෙය. (බූහාරි)

## වැද්ක අගෝරෙහාතර තරන කළ :

49-අල්ලාහුමිම අභිස්නා, අල්ලාහුමිම අභිස් -නා, අල්ලාහුමිම අභිස්නා. (තුන් වරක්)

اللَّهُمَّ أَغْنِنَا، اللَّهُمَّ أَغْنِنَا

ස්වාමිනී, අපහට වැස්ස වස්සවනු මැනව. ස්වාමිනී, අපහට වැස්ස වස්සවනු මැනව. ස්වාමිනී, අපහට වැස්ස වස්සවනු මැනව.

## වැද්ක වැගෙටන කළ :

50-අල්ලාහුමිම සයිධිබන් තාගිජන්.

اللَّهُمَّ صَبِّرْنَا

ස්වාමිනී, (මෙම වැස්ස) ප්‍රයෝගනවත් කරනු මැනව. (බූහාරී)

## වැක්ක වැක්මෙන් ජතු :

51-මූත්‍රිකා, බිංදුලිල්ලාහි වර්ග්‍යමතිහි.

**مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ**

අල්ලාහ්ගේ කරුණාවෙන් හා ආයිර්වාද යෙන් අපහට වැස්ස වස්සවන ලදී.

(බූහාර හා මූස්ලිම්)

## වැක්ක උගුවුයෝනම් :

52-අල්ලාහුම්ම හවාලයිනා වලා අලෙයිනා, අල්ලාහුම්ම අලල් ආකාමි වල්ලරාඩි, වඩු තුනිල් අවදියති, වමනාත්තිස් ප්‍රාග්.

**اللَّهُمَّ حَوَّالِيْنَا وَلَا عَلَيْنَا، اللَّهُمَّ عَلَى الْأَكَامِ وَالظَّرَابِ،  
وَبُطُونِ الْأَوْدِيَةِ، وَمَنَابِتِ الشَّجَرِ**

ස්වාමිනී, අප මත තොමැනුව අප අවට ප්‍රගේද්‍යාවල වැස්ස වස්සවනු මැතිව. කදු, කදු ගැට, අඟ්‍ය දෙළ හා කාෂිකර්මාන්ත ප්‍රගේද්‍යාවල වැස්සවනු මැතිව. (බූහාරි)

## මතාල මතාලීනිච ක්‍රිජ රත්න තළ:

53-බාරල්ලාභු ලක ව්‍යාරක අලෙයික ව්‍යෑමඇ බයිනකුමා ගි ක්හයිරින්.

بَارَكَ اللَّهُ لَكَ، وَبَارَكَ عَلَيْكَ، وَ جَمِعَ بَيْنَكُمَا فِي خَيْرٍ  
 අල්ලාභ් මබට අභ්‍යන්තරව හා භාහිරව ආශීර්වාදය කරනු මැතිව.  
 කුසල් කෙරෙහි මග දෙදෙනා එකතු කරනු මැතිව. (අඩුඳාවුද් හා තිර්මද්)

## සංකර්ගායන් යේදීමට රෙර :

54-නිස්මිල්ලාහි, අල්ලා භූමිම  
ජ්‍යෙෂ්ඨ නිඛ්‍යතාව, වජ්‍යෙෂ්ඨ නිඛ්‍යතාව  
ඡයිතාන මා රසක් තනා.

بِسْمِ اللَّهِ، الَّلَّهُمَّ جَنِّبْنَا الشَّيْطَانَ وَجَنَّبْ إِلَيْنَا الشَّيْطَانَ مَا  
رَزَقْنَا

අල්ලාහ්ගේ නාමයෙන් (සංසර්ගය)  
ආරම්භ කරමි. ස්වාමිනී, අපට හා  
අපට ලබා දෙන දරුවාට ඡයිතාන්ගේ  
උවදුරුවලින් රැකවර නාය ලබා දෙනු  
මැතිව. (බුහාරි හා මුස්ලිම්)

## සහාවත් න්‍යෝගන කළ :

55-සුබිභානකල්ලාභූමිම වඩි හමිදික,  
අජ්ජාදු අල්ලාඉලාහ ඉල්ලා අන්ත,  
අස්ථා: ලිරුක ව අතුනු ඉලෙයික.

سُبْحَانَكَ اللّٰهُمَّ وَبِحَمْدِكَ، أَشْهَدُ أَنْ لَا إِلٰهَ إِلّٰا  
أَنْتَ، أَسْتَغْفِرُكَ وَأَتُوْبُ إِلَيْكَ

ස්වාමිනි, මබව ප්‍රජාසා කොට  
රත්කාෂේල කරමි. වන්දනාමානය  
කිරීමට සුදුසු ස්වා මියා මබ හර අන්  
කවරෙක් හෝ තැනි බව මම සාක්ෂි  
දරමි. මබගෙන් මම පටි සමාව අයදිමි.  
මබගෙන්ම පාපෝච්චාරණය කරමි.  
(තිර්මේද හා අඩුදාවුද්)

### වාහනයක නැඟු තළු :

56-බිස්මිල්ලාහි, අල්හමිද් ලිල්ලාහිල්ලදී  
සහ් ගරලනා හාදා, වමා කුන්නා ලහු  
මුක්රී තින්, වඹුන්නා ඉලා රැබිනා  
ලැමුන්කලී බුන්.

بِسْمِ اللَّهِ، الْحَمْدُ لِلَّهِ الَّذِي سَخَّرَ لَنَا هَذَا، وَمَا كُنَّا  
لَهُ مُقْرِنِينَ، وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِبُونَ

අල්ලාභ්ගේ නාමයෙන් (මෙම) ගමන ආරම්භ කරමි. ප්‍රයෝගා සියල්ල අල්ලාභ් මම හිමිවේ. මෙම වාහනය අපිට පහසු කර ලබා දුන්නේ මහුමය. තියත්ව, අපි එයට ගක්ති වන්තයින් නොවන්නන්ය. තියත්ව, අපි අප ස්වාමියා වෙනම නැවත යායුතුව සිටින්නෙමු. (අඩුදාවුද්)

## ඡමනෙන් තරන ප්‍රථමාව :

57-නඩිනායක මූහ්මිමදු (සල්) තුමා ගමනක යේදීම සඳහා වාහනයෙහි හිඳුගත් කළ මෙසේ ප්‍රථමා කරන්නේය.

අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්,  
අල්ලාහු අක්බර්, සූඩිජානල්ලදී සහ්ගර  
ලනා හාදා, වමා කුත්තා ලහු  
මුකරීනින්, ව ඉන්තා ඉලා රබිනා  
ලෙෂන්කලිබුන්, අල්ලාහුමිම ඉන්තා  
නස්ඇලුක ගී සාරිනා හාදා අල් බිත්ර  
වත්තක්වා, වමිනල් අමල් මා තර්ලා,

අල්ලාහුමිම හවචින් අලයිනා  
සාරිනා හාදා වත්වි අන්තා බුදා,  
අල්ලාහුමිම අන් තස් සාහිබු ගිස්සාර්,  
වල් කලීනු ගිල් අහ්ල්, අල්ලාහුමිම  
ඉන්ති අරුදු බික මින් වඩාඉස් සාර්,  
වකාඛාබනිල් මත්ල්, ව සූඉල්  
මුන්කලබි, ගිල් මාලි වල් අහ්ල්,  
الله أَكْبَرُ ، الله أَكْبَرُ ، سُبْحَانَ الَّذِي سَخَّرَ  
لَنَا هَذَا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ ، وَإِنَّا إِلَى رَبِّنَا لَمُنْقَلِّبُونَ ،

اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ فِي سَفَرِنَا هَذَا الْبَرَّ وَالْتَّقْوَىٰ ، وَمِنَ  
الْعَمَلِ مَا تَرْضَىٰ ، اللَّهُمَّ هَوْنٌ عَلَيْنَا سَفَرُنَا هَذَا وَاطْ  
عَنَّا بُعْدَهُ ، اللَّهُمَّ أَتَتَ الصَّاحِبُ فِي السَّفَرِ ،  
وَالْخَلِيفَةُ فِي الْأَهْلِ ، اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ وَعْثَاءِ  
السَّفَرِ ، وَكَابَةِ الْمَنْظَرِ ، وَسُوءِ الْمُنْقَلَبِ فِي الْمَالِ  
وَالْأَهْلِ.

ගමන අවසන් කොට ගමට පැමිණු  
කළ මෙම ප්‍රජ්‍යාත්මක සමග අමතරව  
මෙසේද ප්‍රජ්‍යාත්මක කළ යුතුයි.

ආයිතුන, තාංතුන, ආබිදුන,  
ලිරබිතිනා හාමිදුන්

آئියුන, تائیون, عابدُون, لربنا حامدون

ආපසු	පැමිණෙන්නෙමු.
පාපෝච්චාරණය	කරන්නෙමු.      ඇප

ස්වාමියාට වන්දනාමානය කරන්නන්  
හා ප්‍රගෙන්සා කරන්නන් සේ  
සිටින්නෙමු. (මුස්ලිම්)

## ජාය බෑර, ගොතාය නා කරදරවලුන් මද්ම සඳහා :

58-අල්ලාභුම්මක්ගිනී බිහාලාලික අන්  
හරාමික වජ්‍රේන්තිනී මින්ග්‍රැලික, අම්මන්  
සිවාක.

اللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ وَأَغْنِنِي مِنْ فَضْلِكَ  
عَنْ مَنْ سِوَاكَ

ස්වාමිනී, ඔබ තහනම් කළ දේ හැර  
අනු මත කළ දෙයින් (පමණක්) මාහා  
ප්‍රමාණ වත් කරනු ලැබ. මගේ  
කරුණාවෙන් ඔබ හැර අන් සැම දේ

කෙරෙහි මා අතවායා වන්නෙක් ලෝස පත්කරනු මැත. (තිර්මේදී)

59-දිනක් තබිතායක මූහම්මදු (සල්) තුමා දේවස්ථානයට පිවිසීය. එහි දුටු අඩු උමාමා (රලි) යන අන්සාර් අනුගාමියා අමතා ‘සලා තයක් නොවන අවස්ථාවේ මබ දේවස්ථා නයේ හිදුගෙන සිටින්නේ ඇයි?’ යනුවෙන් විමසීය. එයට මහු ‘අල්ලාහ්ගේ දුනවරයා මෙනි ණය බර, දුකා හා දුෂ්කරථාවන් මාව වද කරන්නේය’ යයි කිය. එකළ තබිතුමා ‘මා මබට සමහර වවන කියා දෙන්නම්, එවා මබ උසුරන්නේනම්, අල් -ලාහ් මගේ දුකා තුරන්කාට මගේ ණය බර පියවා දෙයි’ යනුවෙන් පැවැසීය.

පසුව, එතුමා ‘මග උදෑසන වරුවේ  
හා සටස්වරුවේ ‘අල්ලාභුම්ම ඉන්නී  
අරාදුබික මිනල හම්ම වල්හසන්,  
වජරාදු බික මිනල අප්පි වල්කසල්,  
වජරාදු බික මිනල ජ්‍රුබිනි වල් බුහ්ල්,  
වජරාදු බික මින් ගලබතිද් දයිනි  
වකහිරිරේ රිජාල්’ යනුවෙන් උසුරන්න  
යැයි පැවැසිය. ඒ අනුව මා එය  
පාරායනා කළේමි. අල්ලාග් මාගේ දුක  
ඉවන් කොට මගේ මාය බර අවසන්  
කළේය. මෙය අමු උමාමා (රලි) තුමා  
වාර්තා කරන්නේය. (බූහාරී)

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْهَمِّ وَالْحَزَنِ، وَأَعُوذُ بِكَ  
مِنَ الْعَجْزِ وَالْكَسَلِ، وَأَعُوذُ بِكَ مِنَ الْجُبْنِ وَالْبُخْلِ،  
وَأَعُوذُ بِكَ مِنْ غَلَبةِ الدِّينِ وَفَهْرِ الرِّجَالِ.

ස්වාමින්, දුකා, කරදර, තොහැකියාව, කම් මැලිකම, බියකම, ලෝහකම, හා මිනිසුන්ගෙන් මර්දනය කිරීම් යනාදියින් කෙරෙහි මා මබගෙන් රුකුටරණය පත්‍රි.

## අදුම් අදින තළ :

60-අල්හමදු ලිල්ලාහිල්ලදී කසාන් භාජ්ස්සවල වරසකන්හි මින් ගයිරි හවලීම් මින්නී වලා කුවවතින්.

الْحَمْدُ لِلّٰهِ الَّذِي كَسَانِيْ هَذَا الشُّوْبَ ، وَرَزَقَنِيْ مِنْ  
غَيْرِ حَوْلٍ مِنِّيْ وَلَا قُوَّةٍ

සියලු ප්‍රගාංසා අල්ලාහ්ටම හිමිවේ. මාගේ කිසියම් වෙහෙසකින් හෝ හැකියාවකින් තොරව මෙම අදුම මට ඇන්දුවේ මහුමය. (තිර්මිදි)

## නව අදුමත් අදින තෙල :

61-අල්ලාහුම් ලකල් හමිදු අන්ත කසටත නීහි, අස්සලුක මින් ක්හයිරිහි වහයිර මා සූතිජ ලැබු, ව අරාදු බික මින් පර්රහි ව පර්ර මා සූතිජ ලැබු.

اللَّهُمَّ لَكَ الْحَمْدُ ، أَنْتَ كَسَوْتَنِي ، أَسْأَلُكَ مِنْ خَيْرِهِ  
وَخَيْرٌ مَا صَنَعَ لَهُ ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّهِ وَشَرٌّ مَا صَنَعَ  
لَهُ

ස්වාමිනි, සියලු ප්‍රගෘහයා ඔබටම හිමිවේ. මෙම අදුම මාහට ඇත්තුවේ ඔබමය. මෙකී යහපතද, මෙය කුමක් සඳහා සාදා ඇත්ද එකී යහපතද ඔබන් අයදිමි. මෙකී අයහ පතද, මෙය කුමක් සඳහා සාදා ඇත්ද එකී

ආයභාපතද කෙරෙහි මා මලෙන්  
ආරක්ෂා පතමි. (තිර්මිදි)

## සතුරන් හා රාලකයන් හමුවන කළ :

62-නබිනායක මූහම්මදු (සල්) තුමා  
සිය සතුරන් හා පාලකයන් හමුවන  
කළ ‘අල් ලාභුම්ම ඉන්නා නප්පාලුක ගී  
නුහුරිහිමි, වනරාදු බික මින්  
පුරුරිහිමි’ යනුවෙන් පාර්ථනා  
කරන්නේය.

اللّٰهُمَّ إِنّا نَجْعَلُكَ فِي ثُحُورِهِمْ ، وَنَعُوذُ بِكِ  
مِنْ شُرُورِهِمْ

මාගේ ස්වාමිනී, මවුන් ඉදිරියේ මෙව  
පත් කරන්නෙමි. මවුන්ගේ උච්චරුවන්

කෙරෙහි මලෙන් රුක්වරණය පතමි.  
(අඛුදාවුද්)

## පොදු ජාර්ෂිතාවන :

63-අල්ලාභුම්ම ඉන්නී අස්ථාලුකල් භූදා,  
වත් තුකා වල්ආගාග් වල්ගිනා.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْهُدَى، وَالثُّقَى، وَالْعَفَافَ، وَالغَنَى  
ස්වාමිනී, මා මලෙන් යහාමග,  
බියකම, සඳාවාරය හා ප්‍රමාණවත්කම  
අයදිමි. (මුස්ලිම්)

64-පුද්ගලයෙක් තබිනායක මුහම්මද්  
(සල්) තුමාගේ හමුවට පැමිණ  
'අල්ලාහ්ගේ දුන යාමෙනි, මා මාගේ  
ස්වාමියාගෙන් කුමක් ප්‍රාර්ථනා කළ  
යුතුද ?' යයි විමසීය. එකළ එතුමා  
“අල්ලාභුම් මගිනිර්ලි, වර්හමිනී,

වංශිති, වර්ෂක්ති” යනුවෙන් ප්‍රාර්ථනා කරන්න. මෙය ඔබේ මෙලේ ප්‍රමාණවත් වේ’ යනු වෙන් පැවැසීය. (මුස්ලිම්)

اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَعَافِنِي، وَارْزُقْنِي

ස්වාමිති, මාහට සිමාව ලබා දෙනු මැතිව. මාහට ආයිර්වාද කරනු මැතිව. මාහට තිරෝගිභාවය ලබා දෙනු මැතිව. මාහට ආහාර සපයනු මැතිව.

65-තබිනායක මුහම්මද (සල්) තුමා ‘අල්ලා භුමිම මුසරීරිල් කුලුබි සරීර් කුලුබනා අලා තාඅතික’ යයි ප්‍රාර්ථනා කරන්නේය. (මුස්ලිම්)

اللَّهُمَّ مُصَرِّفَ الْقُلُوبِ صَرِفْ قُلُوبَنَا عَلَى طَاعَتِكَ

හදුවන් පෙරලින ස්වාමිනි, අපගේ මදුවන් ඔබට කිකරුවීමෙහි පෙරලුණු මැතිව.

66-අල්ලාභුම්ම ඉන්නි අරාදු බික මින් ජ්ංග් දිල් බලාඇ, වදර්කිජ් පකාඇ, වසුදූල් කළාඇ, ව්‍යමාතනිල් අංදාඇ.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ جَهْدِ الْبَلَاءِ ، وَدَرَكِ الشَّقَاءِ ،  
وَسُوءِ الْقَضَاءِ ، وَشَمَائِةِ الْأَعْدَاءِ

ස්වාමිනි, මහන් පිඩි, දුර්භාග්‍ය, නපුරු තිමාව හා (තම ලක්වන පිඩිවන් ගැන) සතුරන් සතුවුවීම යනාදිය කෙරෙහි මා මෙන් රුකුවරණය පතමි. (බ්‍රහාරි හා මුස්ලිම්)

67-නබිනායක මුහම්මදු (සල්) තුමා මෙසේ ප්‍රාථ්‍යාග්‍ය කරන්නේය.

අල්ලාභුම්ම අස්සිහේ ලි දිනී අල්ලදී ඩුව ඉස්මතු අම්බි, වඩස්සිහේ ලි දුන්යාය අල් ලතී ගිහා මංාසි, වඩස්සිහේ ලි ආකිරතී අල්ලතී ගිහා මංාදී, වත්ත්ඛලිල් හයාන සියා දත්තන්ලි ගි කුල්ලි ක්හයිර්, වත්ත්ඛලිල් මවන රාහතන් ලි මින් කුල්ලි ජර්.

اللَّهُمَّ أَصْلِحْ لِيْ دِينِيَ الَّذِي هُوَ عِصْمَةُ أَمْرِيِ ،  
وَأَصْلِحْ لِيْ دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِيِ ، وَأَصْلِحْ لِيْ  
آخِرَتِي الَّتِي فِيهَا مَعَادِيِ ، وَاجْعَلْ الْحَيَاةَ زِيَادَةً لِيْ  
فِي كُلِّ خَيْرٍ ، وَاجْعَلِ الْمَوْتَ رَاحَةً لِيْ مِنْ كُلِّ شَرٍ .

ස්වාමිනී, මාහා මාගේ ආගම ගිලාචාර කරනු මැනව. මාගේ ක්‍රියාවන්ට රුක්වර මාය එයමය. මාහා මාගේ මෙලෙට ගිලා වාර කරනු මැනව. මාගේ ජීවිතවය පව

තින්නේ එහිමය. මාගව මා නැවත  
යාම පවතින මාගේ පරලොට (දිනය)  
ශීලාචාර කරනු මැනව. ජීවිතය මාගව  
සැම කුසල් ක්‍රියාවෙන්ම වැඩියෙන්  
පවතින සේ පත් කරනු මැනව.  
මරණය මාගව සැම අකුසල්  
ක්‍රියාවෙන්ම සැනසුමක් බවට  
පත්කරනු මැනව.

44-අල්ලාහුම් මග්ගිර්ලී ක්හතීඇත්  
වප්පේලී, වුෂ්සරාගී ගී අමිරි, වමා අන්ත  
ඇ:ලමු බිහි මින්ති, අල්ලාහුම්ම ග්ගිර්ලී  
පීද්දී වහස්ලී, ව(ක්)හතර වජමිදී,  
වකුල්ල දාලික ඉන්දී,  
අල්ලාහුම්මග්ගිර්ලී මා කද්දමිනු වමා  
අග් හර්තු, වමා අස්රර්තු වමා  
ඇ:ලන්තු, වමා අන්ත ඇ:ලමු බිහි  
මින්ති, අන්තල් මුකද් දිමු, ව අන්තල්

මුඛ්‍යීයිරු, ව අන්ත අලා කුල්ලේ  
පෙෂමුණ කදිර්.

اللَّهُمَّ اغْفِرْ لِي خَطَّيْتِي وَجَهْلِيْ ، وَإِسْرَافِيْ فِيْ أَمْرِيْ ،  
 وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِيْ ، اللَّهُمَّ اغْفِرْ لِيْ جَدِّيْ وَهَزْلِيْ ،  
 وَخَطَّيْ وَعَمْدِيْ ، وَكُلُّ ذَلِكَ عِنْدِيْ ، اللَّهُمَّ اغْفِرْ لِيْ  
 مَا قَدَّمْتُ وَمَا أَخْرَتُ ، وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ ، وَمَا  
 أَنْتَ أَعْلَمُ بِهِ مِنِيْ ، أَنْتَ الْمُقَدْمُ ، وَأَنْتَ الْمُؤَخْرُ ، وَ  
 أَنْتَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

ස්වාමින්, මාගේ වැරදිකම, මාගේ  
නොදැනු වන්කම, මාගේ කාර්යයන්හි  
මා සීමා ඉක් මෙව යාම හා කුමන පෙව  
මාහාට වඩා මබ දැන සිටින්නේද, එවාද  
කමා කරනු මැනව. ස්වාමින්, මා  
මිනැකමින්, විහිළවෙන්, වැරදි  
සහගතව හා හිතුවන්කාර කමින්

කළ පාපයන් කමා කරනු මැතිව. මෙවා, සියල්ල සිදුව අන්තේ මාගෙනි. ස්වාමිනී, මා පෙර කළ, පසු කළ, රහස්‍යගතව කළ, ප්‍රසිද්ධියෙන් කළ හා කුමන පට මාහට වඩා මබ දැන සිවින්නේද, එවාද කමා කරනු මැතිව. ප්‍රථම වන්තයා හා අවසන් වන්තයා මබමය. එසේම, සැම දෙයෙහි බල වතාද මබමය. (බූහාරි)

69-නඩිනායක මූහම්මද් (සල්) තුමා ‘අල්ලා භුමිම ඉන්නී අරාදු බික මිනල් බරසි, වල් ජ්‍රීතුනි, වල් ජ්‍රීදාමි, වසයියිඉල් අස්කාම’ යනුවෙන් ප්‍රථ්‍යා කරන්නේය.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْبَرَصِ ، وَالْجُنُونِ ، وَالْجُذَامِ  
وَسَيِّءِ الْأَسْقَامِ .

ස්වාමිනී, සුදු කුජේ, පිස්සුකම කළ  
කුජේ හා දුජේ රෝගයන් කෙරෙහි මා  
මගෙන් ආරක්ෂාව පත්‍රි. (අඩුදාවූද්)

70-තැව් (සල) ‘අල්ලාභුම්ම ඉන්නී අරාදු  
බික මින් මුත්කරාතිල් අහ්ලාකි, වල්  
ඇ:මාලි, වල් අහ්වාඉ’ යයි ප්‍රාර්ථනා  
කරන්නේය.

اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ مُنْكَرَاتِ الْأَخْلَاقِ ،  
وَالْأَعْمَالِ، وَالْأَهْوَاءِ

ස්වාමිනී, දුජේ ගුණාංග, තපුරු  
ක්‍රියාවන් හා මගෙන්ඇ ආගාවන්  
කෙරෙහි මා මගෙන් ආරක්ෂාව පත්‍රි.  
(තිර්මිද්)

## ඝ්‍යෙයෙන් මදීම කුඩා :

71-නබිනායක මූහම්මද් (සල්) තම පැවුල් දාතින් කටරෙකුව හෝ සූව දුක් විමසී මට හියේනම්, මහුව සිය දකුණු අතින් පිරිමදා ‘අල්ලාගුම්ම රාඛන්නාස්, අස්හි බිල් බ්ස්, ව්‍යුගි, අන්තර් පාගි ලා ජිගාංඡ ඉල්ලා ජිගාංඡක, ජිගාංඡන් ලායුගාදිරු සකමා යනුවෙන් පාර්ථනා කරන්නේය.

اللَّهُمَّ رَبَّ النَّاسِ ، أَذْهِبْ الْبَأْسَ ، وَاشْفِ ، أَئْتَ  
الشَّافِيْ لَا شِفَاءَ إِلَّا شِفَاؤُكَ ، شِفَاءٌ لَا يُغَادِرُ سَقَمًا.

ස්වාමිනි, මිනිසුන් මව පාලනය කරන් නානෙනි, (අපෙන්) රෝගය ඉවත් කොට (සෑම ලෙඛක් සඳහාම) නිවාරණය ලබා දෙනු මැනව. නිවාරණය ලබා දෙන්නා මබ මය. මගේ

තිවාරණය හැර අන් කිසිවක් හෝ  
තිවාරණයක් වීමට නොහැක. (බූහාරී)

## උගියාච ජාර්ඩිනා තරීම :

72-තබානායක මුහම්මදු (සල්) තුමා  
සුවදුක් විමසීමට ගියේනම්, ඔහුගේ  
ලෙඛ පිළිබඳව විමසා ‘ලා බ්ස,  
තහුරුන් ඉන්හා අල්ලාහ්’ යනුවෙන්  
ප්‍රාථ්‍යාපන කරන්නේය. (බූහාරී)

لَا بَأْسَ طَهُورٌ إِنْ شَاءَ اللَّهُ

කිසියම් ප්‍රශ්නයක් නොවන්නේය.  
ඉන්හා අල්ලාහ් තිවාරණය ලැබේ.

73-උස්මාන් බින් අබිල් ආස් (රල්) තුමා  
තම ගැටිරයෙහි පවතින වෙදනාව  
පිළිබඳව තබා නායක මුහම්මදු (සල්)  
තුමාහට ක්‍රි කළ එතුමා ‘මබේ  
ගැටිරයේ වෙදනාව පවතින ස්ථානයේ

මගේ අත තබා ‘බිස්මිල්ලාභ්’ තුන්වරක්ද, පසුව ‘අරාදු බි ඉස්සතිල්ලාභ්, වකුද්දරතිහි, මින් ජරීර මා අභිදු වර්හාදිරු’ යනුවෙන් හත් වරක් උසුරන්න යනුවෙන් පැවැසිය. (මුස්ලිම්)

بِسْمِ اللَّهِ، أَعُوذُ بِعِزَّةِ اللَّهِ وَقُدْرَتِهِ مِنْ شَرِّ مَا أَجِدُ  
وَأَحَادِرُ

අල්ලාභ්ගේ නාමයෙනි. අල්ලාභ්ගේ මහානු හාටය සහ මහුගේ ගක්තිය මගින් මා හුක්ති වැදින වේදනාව හා බිඟ කෙරෙහි රැකවරණය පනමි.

## තරඳුරයක් ඇතේවන තැව :

74-කරදුරයක් ඇතේවන අවස්ථාවේ ‘ඉත්තා ලිල්ලාභ් වඉත්තා ඉලෙලහි රාජීරාන්, අල් -ලාභුම්ම අභ්‍රේන් ගී

මුසිලතී, වහ්ලුග ලි (ක්)හයිරමි  
මින්හා' යනුවෙන් ප්‍රාර්ථනා කළ  
යුතුයි. (මුස්ලිම්)

إِنَّا لِلَّهِ وَإِنَا إِلَيْهِ رَاجُونَ ، اللَّهُمَّ أَجْرُنِي فِي مُصِيبَتِي  
وَأَخْلُفْ لِيْ خَيْرًا مِنْهَا

සැබැවින්ම, අපි (සැම දෙනා)  
අල්ලාහ්ටම හිමිවූ අයවේ. අප මහු  
වෙතම නැවත යා යුතුවේ. ස්වාමිනී,  
කරදාරයෙන් මාව තිද්‍යාස් කොට එයට  
වඩා ග්‍රෑෂ්යාමන් දෙයක් මා හට ලබා  
දෙනු මැතිව.

### අභාවය රේඛාද්‍ය සහෙක්ම :

75-ඉන්න ලිල්ලාහිමා අභද, වලහු මා  
ඇනා, වකුල්ල ජයඉන් ඉන්දහු බිජප්ලිමි  
මුසම්මා, ගල් තස්සිර් වල් තහස්සිනි.  
(බ්‍රහාරි, මුස්ලිම්)

إِنَّ لِلَّهِ مَا أَخْدَى، وَلَهُ مَا أَعْطَى، وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِأَجَلٍ  
مُسَمًّى، فَلْتَصْبِرْ وَلْتَحْسِبْ

ප්‍රගංසා සියල්ල අලේල්හටම හිමිවේ.  
මහු (අපෙන්) රැගන් දේද, මහු  
(අපහට) ලබා දුන් දේද හා (අනෙක්)  
සෑම දේ මහු වෙත සීමිත කාල  
සීමාවකින් පවතී. එණෙයින්, මබ  
ඉවසීමෙන් සිටින්ත. එකී කුලිය බලා  
පොරෝන්තු වන්ත.

**මිනිය වශේන් තැබන කළ :**

76-විස්මිල්ලාහි, වආලා සූත්‍රනති  
රසුල්ලාහි.

بِسْمِ اللَّهِ وَعَلَى سُنْنَةِ رَسُولِ اللَّهِ

අල්ලාභ්ගේ නාමයෙන් හා නබිනායක මුහම්මද් (සල්) තුමාගේ මාර්ගයෙන් සූමි දානය කරන්නේමු. (අඛදාවුද්)

## මත්වෙල බැහේ දක්න කළ :

77-අස්සලාමු අලෙයිකුම් අභ්ලද් දියාරී මිනල් මුහුමිනින වල් මුස්ලිමින්, වුත්තනා ඉන්පා අල්ලාභ් බිකුම් ලාභිකුන්, නස්අලුල්ලාභ ලනා වලකුමුල් ආරියා. (මුස්ලිම්)

السَّلَامُ عَلَيْكُمْ أَهْلَ الدِّيَارِ مِنَ الْمُؤْمِنِينَ وَالْمُسْلِمِينَ،  
 وَإِنَّا إِنْ شَاءَ اللَّهُ بِكُمْ لَا حَقُونَ، نَسْأَلُ اللَّهَ لَنَا وَلَكُمْ  
 الْعَافِيَةَ.

මි : මෙම නිවැසියෙන්වූ මුස්ලිම් වරුනී, විශ්වාස වන්තයිනී, මබලා හමුවට සාමය පහළිවනු මැනව.

අල්ලාහ් කැමතිවූ කළ අපිද මබලා හමුවට පැමිණීමු. අපට හා මබට යහපත ලබා දෙන මෙන් අල්ලාහ් ගෙන් අයදින්නෙමු.

## කොජවන කළ :

78-අරාදු බිල්ලාහි මින්ෂු ජෙයිනානිර් රුපීම

أَعُوذُ بِاللَّهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

පලවා හරිනලද ජෙයිනාන්ගේ උච්චරුවන් කොරෝහි මා අල්ලාහ්ගෙන් රුකුවරණය පත්‍රිය.

අදුකරුණානයෙහි සඳහන්  
කමැතර ප්‍රාරුෂනාවන්

දෙමාර්යන්ට තරන ප්‍රාරුෂනා :

79-රබ්බිග්ලිර් ලි වලිවාලිදයිය,  
රබ්බිර්හම් ඩුමා කමා රබ්බයාන්  
සහිරා.

رَبٌّ أَغْفِرْ لِيْ وَلِوَالدَّيْ ، رَبٌّ ارْحَمْهُمَا كَمَا رَبَّيَانِيْ  
صَغِيرًا.

මාගේ ස්වාමිනී, මාහට හා මාගේ  
දෙමාපි යන්හට කමා කරනු මැතිව.  
ස්වාමිනී, මා කුඩා දරුවෙකු ලෙස  
සිටින කළ (මාගේ දෙමාපියන්) මාව  
හඳු වඩා පෝෂණය කළ සේ, මබද  
මවුන් දෙදෙනාහට කරුණාව පහළි  
කරනු මැතිව. (71:28 හා 17:24)

## අමු කැමියන් තමන්ට හා දුරුවන්ට තාර්ථනා තීරීම :

80-රඩිබනා හබිලනා මින් අස්වාජිනා වදුර් රියියාතිනා කුරුරන අභ්‍යන්තර වත්ම්‍යාල්නා ලිල් මුත්තකීන ඉමාමා, රඩිබිජ්‍යාල්නී මුකී මස් සලාත් වමින් දුරුරියියත්, රඩිබනා වත කබිබල් දුඡාණු, රඩිබනග්‍රිර්ලි වලිවාලිදියිය වලිල් මූහ්මනින යෙටම යකුමුල් හිසාබ්.

رَبَّنَا هَبْ لَنَا مِنْ أَزْوَاجِنَا وَذُرِّيَّاتِنَا قُرْةً أَعْيُنٌ وَاجْعَلْنَا<sup>۱</sup>  
لِلْمُتَّقِينَ إِمَاماً، رَبْ اجْعَلْنِي مُقِيمَ الصَّلَاةِ وَمِنْ ذُرِّيَّتيْ،  
رَبَّنَا وَتَقَبَّلْ دُعَاءَ، رَبَّنَا اغْفِرْ لِيْ وَلِوَالِدَيْ وَلِلْمُؤْمِنِينَ  
يَوْمَ يَقُومُ الْحِسَابُ.

අප ස්වාමිනී, අප බිරිදින්ගෙන් හා  
අප දුරුවන්ගෙන් අපහට නැත්

පිනවීමක් ලබා දෙනු මැත්තව. තවද, අපට බියබැංශිමතුන්ට (යහමග කරා කැඳවන) මග පෙන්වන්නන් බවට පත්කරනු මැත්තව. මාගේ ස්වාමිනී, මාව හා මාගේ පරම්පරාවේ අය සලාතය ඉටු කරන්නන් ලෙසට පත් කරනු මැත්තව. අප ස්වාමිනී, මාගේ ප්‍රාථ්‍යන්තාව පිළිගනු මැත්තව. අප ස්වාමිනී, මාගේ දෙමා පියන්ටද හා විශ්වාස වන්තයින්ටද ප්‍රශ්න කිරීම සිදුකරන (පරලොව) දිනයෙහි කමා කරනු මැත්තව. (25:74, 14:40,41)

## ඇදානාය ටරඩනාය වීම යදහා :

81 - රැඩි සිද්ධි ඉල්මා, රැඩිජ්‍රෑස් ලී සද්ධී, වයස්සිර් ලී අමරී, වහ්ලුල් උකුද්‍යතම මිල් ලිසානී, යෝකභු කවලී.

رَبُّ زِدْ نِيْ عِلْمًا، رَبُّ اشْرَحْ لِيْ صَدْرِيْ، وَيَسِّرْ لِيْ  
أَمْرِيْ، وَاحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِيْ.  
මාගේ ස්වාමිත්තී, මාහට පදානය  
වර්ධනය කරනු මැනව. මාගේ  
ස්වාමිත්තී, මාගේ හදවත (ස්ථීර  
කොට) විස්තීර්ණ කරනු මැනව.  
මාගේ කාර්යයන් සරල කරනු  
මැනව. මාගේ ප්‍රකාශ මුවන් වටහා  
ගැනීම සඳහා මාගේ දිවෙහි පවතින  
ගැටය ලිහිල් කරනු මැනව. (20:25,114)

### දානා :

ඉහත සඳහන් ප්‍රාර්ථනාවන්ට අමතරව  
අල් කුර්ංහායේ පහත සඳහන් අංක  
දරණ වැකි වලද විශේෂ හා ගැමුරු  
අර්ථවන් ප්‍රාර්ථනා වන් සඳහන් වේ.

(2:201,286), (3:8,147,193), (7:23,89,126,149),  
 (18:10), (21:83,87,89), (23:97,98), (25:65),  
 (26:83,84,85), (37:100), (59:10), (66:8)

82-නබිනායක මූහම්මදු (සල්) තුමා  
 ‘අල්ලා හුම්ම ආ(ත්)තිනා උද්දන්යා  
 හසනතන්, වැඩිල් ආකර්ති හසනතන්,  
 වකිනා අදාබන් නාර්’ යනුවෙන්  
 ප්‍රාර්ථනා කරන්නේය. (බ්‍රහාරි භා  
 මුස්ලිම්)

اللَّهُمَّ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً، وَقِنَا  
 عَذَابَ النَّارِ.

ස්වාමීන්, අපහට මෙලොවහිදු  
 පරලොව හිද හාගායන් ලබා දෙනු  
 මැනව. තවද, තරකාදියෙහි  
 වෙදනාවෙන් අපට ආරක්ෂා කරනු  
 මැනව.

83-නඩිනායක මුහම්මදු (සල්) තුමා අබූංසා (රලි) තුමා අමතා ‘ස්වර්ග තිබාතවලින් එකක් ගැන බෙට මා වටහා දෙන්නද ? යැයි විමසීය. එයට මහු ‘දැනුම් දෙන්න’ යැයි කිය. එකළු නඩිතුමා එය ‘ලා හටල වලා කුවචන ඉල්ලා බිල්ලාහා’ යන්නේය’ යනුවෙන් පැවැසීය. (බූහාරි)

لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ

අල්ලාහ්ගේ පිහිටෙන් තොරව කුසල් ක්‍රියා වන්හි යෙදීමටද අකුසල් ක්‍රියවලින් මේදීමටද කවරෙකුට හෝ ගක්තියක් තැනී.

84-නඩිනායක මුහම්මදු (සල්) තුමා ‘සුබිභා තල්ලාහි වති හමිදිහි, සුබිභාවනල්ලාහිල් අලීම’ යන වැකි දෙක (රසුවීමට) දිවට පහසුවන හා

(පරලොවහි) තුළාවට සත්‍ය පවතින වැකි දෙකක්ය යනුවෙන් ප්‍රකාශ කළේය. (බූහාරී)

سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ سُبْحَانَ اللَّهِ الْعَظِيمِ

අල්ලාහ්ට ප්‍රජායා කොට උත්කාෂේදී කරමි. උත්කාෂේදූතු අල්ලාහ් පවතුවන්තයෙකි.

සිවාමිනී !

අප සිමට සිම විටම  
බඩ සිඟ කිරීමේ හාග්‍රය  
ලබා දෙනු මැනව...